



ਸ਼੍ਰੀਮੈ ਪ੍ਰਾਣਿਆਂ ਸ਼ੁਦਾ॥

ਸ਼੍ਰੀਦੁਆਰਾਂਗਾਂ ਜੇਜਾਂ ਪ੍ਰਾਣੇ॥

ਗੁਣਾਂ ਭੋਟੇਏ ਨਕੇ॥

ਲੋਕੇਏ ਭੋਟੇਏ ਨਾਨਾਂ ਮਾਂਚ ਜਾਹੀ॥



ਫਰ੍ਗੁਣ ਤੇ ਨਾਨਾ ਪਾਂਨੀ ਸੀਰੇ ਘੁੱਕੇ ਦੁਆਰੀਕਰੇ ਪ੍ਰਹੰਚੇ ਟੈਂਬਾਕੀ॥ ਹੀਨੇਦੇ ਲੋਲਾਜਾਂਕ, ਉਥੁ ਪਾਂਨੀ ਨਾਲੁ ਗੁਢਾ ਜੇਸਾਦੇ  
ਗੋਡਾਕੀ॥ ਸੁਹੱਲੀਧਾਕਾਏ ਹੀਨੇਦੇ ਦੂਧਗੁੰਡਾ ਸੁਭਾਨੀ ਸੁਖੇਵਾਹੀ ਸੁਗਮੀਧਾਵੀ ਸੁਝੇਵਾਹੀ ਨਾਲੇ ਜਾਗੇ ਸੋਚਣੇ  
ਤੌਂਸੀ॥ ਹੀਨੇਦੇ ਸੁਗਮੀਧਾਵੀ ਦੂਧਗੁੰਡਾ ਨਾਲੇ ਜਾਗੇ ਵਾਹੀ ਪਾਂਨੀ ਪਾਂਨੀ ਸੁਹੱਲੀਧਾਕਾਏ ਹੀਨੇਦੇ ਸੁਖੇਵਾਹੀ ਸੁਗਮੀਧਾਵੀ  
ਹੁਕੇਵਾਹੀ ਸੁਝੇਵਾਹੀ ਨਾਲੇ ਜਾਗੇ ਵਾਹੀ॥



ଫୁଲେଣାରେ ଫୁଲେଣାକେ ଟେଣ୍ଡାରେ ହେଲାନ୍ତିରେ, “ଅମ୍ବାମା ଏହାରେ ହୁଏଇ ହୋଇଥାଏନ୍ତିରା?”

କୁଣ୍ଡିଏ ଗୋଟିଏନା ଗାର୍ଦିଲାଙ୍କି, “ହୁଅପା ଦିଲ୍ଲାକାଶେ ଦେଖି ଜୀବିତ ସଂକ୍ଷିଳେ ଦେଖିବାକୁ, ଯିମା ପାଇଲେ ଯେଉଁ ହୁଅକାଶେ ଫୈରୁଣାଙ୍କି”।

“ହୁମ୍ବି ଲାଗରାଣ୍ଡାର୍ ଜାମ୍ବିଲ ପାଦନୀଶ୍ଵରାଜାଙ୍କାର ପାତ୍ରଙ୍କାର୍” ହୁମ୍ବିରେଟେ ମାନ୍ଦିଲାଙ୍କ ଜାମ୍ବିଲ୍

“એટેણ્ણાં સરફલે હુણ જોણાએ? જોંબેં ણાં હાસ્તીનાટ?

ହାତ୍ରୀଙ୍କ ହିଁଛେ. ଏହି ସ୍ଥାନ ଦ୍ୱାରେ ଯାତ୍ରାକୁ କରିବାକୁ ପାଇଁ ଏହାଙ୍କ ଦେଖାଇବାକୁ ପାଇଁ



ଦୁଇଥିରୁ ଯନ୍ମନେ ହୀରେଟେ କୁଣ୍ଡଳକାରୀ ଯାଏଇଗାରେ ହୁଅଇଲେ ଯନ୍ମ ଫଳନ୍ତିରୁ ॥ ହୀରେଯାଇଁ ଲୁଗାରାରୀ ହୀରେନେ ହୁଟି ପାଞ୍ଚ ଲାଲ ଯାଇଲେ ଟେଙ୍କନ୍ତିରୁ ॥

ହୁଟିଟେ ହଲେହାଇଗାରୁ ନାହାମାନ୍ତରିଲାଇ ଜୀବିତନ, "ତାଙ୍କେ ହୀରେ! ଫେରିଯା ହୁଟିଟାରୀ ॥ ଯେତମାନଜତାରୀ ॥

ହୀରେଇ! ଗୋଟିଏ ଯାଏନିକେ ହୋଇନାକେ ହୋଇଯାଇଲାମାରୀ ହୁଅଯକେ ଫେରିଯାଇ ଏହାମାରେ ଜେମା ଲୋକେ ହସ୍ତ ହେବାରୁ ॥"

ହୀରେଟେ ହିଂତନ, "କୀମାରୀ ଯାଏଇଗାରେ ଗୋଟିଏ ଯାଇଯା ଯେବେ ଯେବେ ଯେବେ ଯେବେ ଯେବେ ?"

"ଏହାମରେ ଜୀବିତିରେ ଯନ୍ମ ଯାଏଇରତାରୀ ଦେଇକାରୀନାହାରୀ ଏକାଶରୀ ॥ ଏ ଯାଇଲ୍ଲା ଯେହାରାରେ ଟେରାଇଲେ ଟେଙ୍କନ୍ତିରୁ ॥

ହୀରେଟେ ହୋଇଯାଇଲାକେ ହୁଅଯକେ ସକଳୁହେ ଏହାମରେ ଜେବେ ଏହାମରେ ଏହାମରେ ଏହାମରେ ଏହାମରେ ॥"

ହୀରେଟେ ଯେହାମରୀ ଯାଇଲ୍ଲା ଏହାମର ଏହାମର ଏହାମର ଏହାମର ଏହାମର ଏହାମର ॥



ହୁମେରେ ଛାଇକେ ସବ୍ରାନୀ ହୁଏଥିଲେ ହୋଇରେ ରେଖା ଦୂଷଣ୍ଡଙ୍କାଳେ ହେଉଥିଲେ ତୁମ ଯାଇଥିରେ ଆହୁତି ପାଇଲୁ ହୁଏଥିଲୁ ॥

ହୋଇରେ ହୁମେର, "କେମି ରେତୁ ହୁଏ ଲାଗିଲା?"

ତୁରେନାରେ ଗୋଟିଏ ଗୋଟିଏ, "ଯେତେ କେବେ ଧାରାଲ୍ପି ଜୁଫଟିକେ ଗୋଟିଏ ଗୋଟିଏ କେବେ ଧାରାଲ୍ପି ॥ ଯେତେ ଧାରାଲ୍ପି

ହୁମେରାରେ କେବେ ଧାରାଲ୍ପି ଗୋଟିଏ ଧାରାଲ୍ପି କେବେ ଧାରାଲ୍ପି କେବେ ଧାରାଲ୍ପି କେବେ ଧାରାଲ୍ପି ॥  
ହୁମେରାରେ କେବେ ଧାରାଲ୍ପି ଗୋଟିଏ ଧାରାଲ୍ପି କେବେ ଧାରାଲ୍ପି କେବେ ଧାରାଲ୍ପି ॥

ତୁରେନାରେ କେବେ ଧାରାଲ୍ପି କେବେ ଧାରାଲ୍ପି କେବେ ଧାରାଲ୍ପି କେବେ ଧାରାଲ୍ପି ॥"

ହୋଇରେ କେବେ ଧାରାଲ୍ପି ତୁମ ଯାଇଲୁ କେବେ ଧାରାଲ୍ପି କେବେ ଧାରାଲ୍ପି କେବେ ଧାରାଲ୍ପି ॥



હુદે ફેણે હુટ્ટા એન્ટાં હુસ્તે એ ટાંકા એ પ્રાણે સુણાં હુટ્ટા એ પ્રાણે સુણાં॥

ਫੁੱਰਾਈ, ਪੁੱਲਿਆ ਸਕੂਲੇ ਰੋਸਾਏ ਟੁਕੇ ਛਾਗੇਨ ਪੁੱਕੇ ਛੁਹਾਂ, ਸਕੂਲੇ ਰੋਸਾਏ ਟੁਕੇ ਸੁਟਲੀਆਂਦੇ ਚੁਪਾਂਦਾਂ॥

ଆଶ୍ରେତେ ଛାଗୋଚ ଯାନ୍ତିକେ ହେଲାଣ୍ଡର, “ମହାରାଜାରେ ଏହାରେ ପାତ୍ରା ଶେଷାରେ ଦୂଷିତନାକେ ହେଉଥିଲା ହାତୀରୁଙ୍ଗାରୁ”

ટેરાણે છાણું એવા કાંઈ રોજ હશે જે હાજરી નથી।



ହୁଣ୍ଡାଏ ନକ୍ଷତ୍ରାର୍ ଇଛେ ହୁଣ୍ଡାକେ ଲୁଗାରେ ଯଜ୍ଞକୁ ଜାଗରେ ହାହଟିନଟକେ ହୁଣ୍ଡାକେ ହୁଣ୍ଡାରେ ଯାହାପାଇ ହୁଣ୍ଡାରେ ଲୁଗାରେ  
ଯାହାର୍ ହୁଣ୍ଡାକୁ ଦେଖିଗା ହୁଣ୍ଡାକୁ ଦେଖିନ୍ମି॥

ହୁଣ୍ଡାରେ ଯାହାର୍ ନାହିଁ କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା ?

ଯାରେ ଯଜ୍ଞକୁ ଗୋକ୍ରନ୍ତି ଗୋକ୍ରନ୍ତି ଗୋକ୍ରନ୍ତି , “ଯେହି ସେଇକିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା ?”

ଯାରେ ଯଜ୍ଞକୁ ଗୋକ୍ରନ୍ତି ଗୋକ୍ରନ୍ତି ଗୋକ୍ରନ୍ତି ଗୋକ୍ରନ୍ତି ଗୋକ୍ରନ୍ତି , “ଯେହି ସେଇକିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା ?”

ଯାରେ ଯଜ୍ଞକୁ ଗୋକ୍ରନ୍ତି ଗୋକ୍ରନ୍ତି ଗୋକ୍ରନ୍ତି ଗୋକ୍ରନ୍ତି ଗୋକ୍ରନ୍ତି , “ଯେହି ସେଇକିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା ?”



ହୁଏଇବେ କୁଟୀରେ ନେଇପାଇନା, “ତୋରୀଙ୍ଗ ଯେଉଁ ଏବେଳାକେ କୌଣସିଲେ ଯାଇ ନୀତଂ ॥ ଯେଉଁ ଜାମନାହାରୀ ଏବେ ଯୋର୍ଦ୍ଧି କୁଟୀରେ  
ଦେଖଇଲାମା ॥ ଯେବେଷ୍ଟା ଯାଇଁରାଠକେ ଛାଇଗାରୀକାରୀରକୁଣ୍ଡା ଏବେଲୁଣ୍ଡା ଯେବେଷ୍ଟା ଏବେଷ୍ଟା ଦେଖଇଲାମା ॥ କୁଟୀରେ ହୋଇଥାଏଇଲା” ॥



ਧੁਟੇਮਾ ਹੋਮਾਂਗਾਰੇ ਸ੍ਰਵਾਨੇ ਸ੍ਰੀਸੇਏ ਰਾਲੇ ਸ੍ਰੇਵ ਪ੍ਰਾਣੀ ਦ੍ਰਿਸ਼ਨਾਂ ਰੇਖਾਂ ਰੇਖੇ ਤੁਮਾਂਹਾਂ ਸ੍ਰਵਾਨੇ ਸ੍ਰੀਸੇਏ  
ਆਪਾਨਾਂਹਾਂਹਾਂ ਪੈਂਨੀਕੁ ਸ੍ਰਵਾਨੋ ਵੀਮਾਂਹਾਂ ਰਾਲੇ  
ਅਲੁਚ ਪ੍ਰਾਨੇ ਸ੍ਰੇਵਾਂ ਪ੍ਰਾਨੀ ਦ੍ਰਿਸ਼ਨਾਂ ਪ੍ਰਾਨੇ ਸ੍ਰੇਵਾਂ ਪ੍ਰਾਨੀ ਦ੍ਰਿਸ਼ਨਾਂ ਪ੍ਰਾਨੇ ਸ੍ਰੇਵਾਂ ਪ੍ਰਾਨੀ ਦ੍ਰਿਸ਼ਨਾਂ ||

## ੴ ਪ੍ਰਾਣ ॥

ଫୁଲେ ପାହିଲା କୁଟୀଆମି କୁମାରଙ୍ଗମାନୀ କୁଠାପାଇଁ

ଭ୍ରମ୍ଣ କେତେଟ ଜୋହାଙ୍କେ “ହାରି ଯାଇଲାପ ହାତୀ” ନାହିଁ ହ୍ୟାହାରେ ସର୍ବୀ ୧୦ ଲମ୍ବାନ୍ତି ଯାଇଲାପ ଯେବେଳେକାଂ ଲମ୍ବା ଯାହାରେ – ଦେଖାନ୍ତ ଲାଗିପିଲା ଲମ୍ବାରକେ ଫଳକେ  
ପାଦାଶର୍ମୀ ହୁଅଥାର ଯାହେ ଯାନନ୍ଦି ॥

ଓঠুঁৰাৰ ক্ষমতা ল'বে ক'বে সর্ব' ১৭ ল'ম'জাৰো যাইছিল আ'ন্দোলন' ম'প'স' ল'ভ' ত'ৱ'য' হ'ক' ক'ইক'প'ণ' ক'ন' ল'ক'প'াৰ' ফ'ল'ক' আ'ন্দোলন'।

ହୁଟ୍ଟି ଏକାଳୀପି ଖେଳରେ ମଧ୍ୟ ଦେଇଲାଗଲା ଏକାଳୀପି ହୁଟ୍ଟି ଏକାଳୀପି

સેમાનાંથિઃ ૯.

ਖੁੰਬੇ ਪਾਖਲੂਪ ਖੂਟੀ॥

ਕੁਟੀਆਂ ਕੁਟੀਆਂ ਪੈਂਦੇ ਛੇਤਾਵਾਂ।

ହୁଟ୍ଟିଆଁ ଗାରେଟ୍ଟିଆଁଇ ଫେନକେ ରେହୋଇଛି।

ੴ ਸਤਿਗੁਰ ਪ੍ਰਸਾਦਿ

ପ୍ରମାଣ.

五〇三

॥੨੮॥੩·੯

କୁର୍ମା ପ୍ରେସ୍ ଲ୍ଟ୍ରେସନ୍ ଏୟୁସ୍

ਏਹੋਂਮੀਂ ਪਾਲ ਪਾਰਥਾਸ਼ਤਾ ਜੋ॥

ਆ‘ନ୍ତରିକ ହେତୁପଦାରୀ ଦୟାମାଳେ ଏ‘ତୁଟେ ଗୋପନୀୟ):

ਅਤੇ ਹੋਰਾਂ ਦੇਣਾ ਪਾਏ ਗਿਆ।

અર્થાત્ હક્ક હેઠળોમાન ||

ବୁନ୍ଦେରୀ କାହାରେ ଟେଣ୍ଡେ ହୁଟି ଯାଇଲାମ ଥାଏଇବେ||

ପାହାରୀ ଧେଇଛେ ନାହିଁ||



ଯାଇଲାମ ଶୁଣାରୀ||

ଯାଇଲାମ କାହାରେ ଯାଇଲାମ କାହାରେ ଯାଇଲାମ କାହାରେ ଯାଇଲାମ||

ଏହାରେ କିମ୍ବା କିମ୍ବା ଏହାରେ କିମ୍ବା ଏହାରେ କିମ୍ବା

ਅੰਤੀਏ ਭੇਜਾਵੇਂ ਨਾਂ।

ହୁଏ କା ପେଣ ଲାଦି ରେଖିରୁଙ୍କାନ୍ତି କାହିଁଲାଗି ଥାଏରି । କାହିଁଲାଗି ଥାଏରି କାହିଁଲାଗି ଥାଏରି ।

“ముట్టి, దూరానికి వెళ్లించి నీ ప్రాణాన్ని కొన్ని విషాదాలు ఉన్నాయి” అనే గంగస్తీ॥

ਹਉਣਕੇ ਟੱਤਾਂਤੇ ਸਾਰਗਰ ਘੜ੍ਹਕੇ ਰੇਗਰਮਾਸ਼ਾਹੀ, [...]

દાખલો માટે છુટી,

୩୦୩୮

३८०

એરા એજન્ટે લર્ન એર એપ્પને ફ્લાઇટ્સિંગ્સે કુર્ટીએ એંગેબાન્ડીએ લોઝિંગ્સે એન્ટ્રીટ્સે ગ્રેન્ડ્સર્વેકે સ્રેટે હાસ્પી જોકે શ્રીદુની

କର୍ତ୍ତା ପ୍ରଦାନ କରିବାର ଅବସଥା ହେଉଥିଲା ।

ତେବେ ଯାହାରେ କୌଣସିଲେ ପାଞ୍ଜ ଦେଖିଲାମି ॥ ତେବେରେ ଯାହାରେ କୌଣସିଲେ ପାଞ୍ଜ ଦେଖିଲାମି ॥

“ମୁଁକେବାଟି ଏହିତଙ୍କ ପାଇବାକୁ ଦେଖିଲୁ ନାହିଁ ଏହାରେ ପାଇବାକୁ ମୁଁକେବାଟି ଏହିତଙ୍କ ପାଇବାକୁ ଦେଖିଲୁ ନାହିଁ” ଓ ଏହାରେ ମୁଁକେବାଟି ଏହିତଙ୍କ ପାଇବାକୁ ଦେଖିଲୁ ନାହିଁ

॥४४॥ चटीते ॥४५॥ शांखाद्वारा जंगल पक्षी घोटाहाट॥ ॥४६॥ यह चटीते तेजस्सा

"THAT'S IT!" "嘶哩！" 壓迫之聲響起，「你就是那『魔』！」

"ଆଜିମୁହଁ କେବଳିକାରୀ ଆଜିଦେ?" ଜେହିଏହି କିମ୍ବା

“ଆହୁରାଦେ କଲେବ ପାଂଗାମିପ ପାନ୍ଥ କଲେବ ଦେଖିପାରାକେ ମିଳିଏଇବେଳେ ଦେବ!” ଏହିପରି ଶୈଖରଙ୍ଗ ପାଇଲାଣି

ମହାକାରୀ ପ୍ରେରଣା, “ଅଟେ ଦୁଇଜଣେ ଏହିକଥାରେ ଯାଏ ଯାଏନ୍ତିମାତ୍ର ହେବା” । “ପ୍ରେରଣା ହୁଏବାରେ ଅନ୍ତର୍ଭାବ ଆଶେଷା ଯାଏବାରେ ଅନ୍ତର୍ଭାବ ଆଶେଷା” ।

ଫର୍ମେଟର ପାଂଚକ ଲୋକ ହେଉଥିଲୁ ଏହାରେ ଆମ୍ବାରେ ଆମ୍ବାରେ ଦେଇଲାଗଲା ଏହାରେ ଆମ୍ବାରେ ଆମ୍ବାରେ ଦେଇଲାଗଲା

“ଆହୁରାହୁ ହେଉଥିଲା କୌଣସିଲା ହେବାନିରାଜିତାକାଳୀ” ଛେଦିଯାଇଲା ଦ୍ୱାପାରାକୀ । “କାହିଁ ଏହି ଦ୍ୱାପାରାକୀ

“ਫੁੱਲੇ ਰਾਏ ਹੋਣੈ ਵਾਟੈ ਨਕਾਰਾਂ” ਛੁਟੀਏ ਨੇਰਮਾਣਾ। “ਫੁੱਲੇ ਰਾਏ ਨਕਾਰਾਂ ਕੁਝਾਂ ਵਾਂ ਟੁੱਕੇ ਜੋ ਪ੍ਰੇਸ਼ਨ॥

“ଆମୁଁରେ କାହାରେ ଥିଲା, କୁଟୀ! ଆମୁଁରେ କାହାରେ?” ଜେଣ୍ଟିଫିରେ ତାଙ୍କୁ

“સેસર સેટે ટેંબાન, ઝોટાશે, એંધી હુંદું એન્ને ટેંબાન” હૃત્કોએ હેતું જારીમાણન।

ਫੁਰੀਏ ਸੋਧਏ ਸਤਨੀ ਪ੍ਰਕਲਿਪ ਸਤਨੀ, ਟਾਂਗੀ ਜਾਚਕਲਿਪ ਜੋਖਣ ਵਿਖੇ ਦੇਖੋ

આદળાં જાગએ જાગએ આજીવન લોક્યાને દૃષ્ટિનું હશે રોજાનું

ਅਗਰੀਆਂ ਹੋ ਸ਼ੇਹਟਾਂ ਅਨੁਸਾਰੇ ਹੋਏ ਹੋਏ ਹੋਏ, ਅਨੇਕਾਂ ਤੋਂ ਤੋਂ ਰੋਸਾਂ ਦੇ ਜੇਦੇ॥

॥କୁଳାପ୍ରମାଣେ କୁଳାପ୍ରମାଣେ କୁଳାପ୍ରମାଣେ କୁଳାପ୍ରମାଣେ ॥

ਕ੍ਰੇਤੇ ਕ੍ਰੇਤੇ ਪ੍ਰਾਚੀਨ ਲੋਗ ਉਨ੍ਹਾਂ ਦੇ ਵਿਖੇ ਬਣਾਉਣਾ ਸ਼ੁਰੂ ਕੀਤਾ ਗਿਆ।

ହୁମ୍ରିଷ ପାଇ ପାଇଁକେ ନେଇଟଙ୍କ ଝେଳଏ ଟେଲିନ୍ଫିଂ

ଫୁଟୋରେ ନାହିଁଛି କୌଣସିବାର ପାଇଁ, କେବଳ କୌଣସିବାର ପାଇଁ॥

॥ੴ ਸਤਿਗੁਰ ਪ੍ਰਸਾਦਿ ॥ ਰਾਮੀਂਦਰ ਸਾਹਿਬ ਪ੍ਰਸਾਦਿ ॥

ੴ ਸਤਿਗੁਰ ਪੈਖਦਾਕੇ ਸੇਵਾ ਟੋਹੁ॥

એમેનકણે લગ્ન ગાડેદે લંઘણેશું. એકળા લગ્નાની હોસ્પિટાની પણેને કેવી

“ਕੋਈ ਕੋਈ ਕਮੇਂਦਰ ਵੱਡਾ ਹੁਣਾ!”

ફક્ત આ કાર્ય પણ હોય એ. કાર્ટો ફક્ત આ રોટેન્ડ એસે કસ્ટમ્ચરાઈ એન્જિનીયરિંગ-ગેજેટર્સ ગાર્નિઝની॥

“ଆନ୍ଦରେ ଏହାକିମ୍ବାବୁ” ହେତୁଛିଲେ ହେଉଥାନାଟିଲା

॥**ପାତ୍ରଙ୍ଗମ** କୁଳାଳ ପାତ୍ରଙ୍ଗମ ହିଂକାରୀ ପାତ୍ରଙ୍ଗମ ଦେଖିଲୁଣ ଜୀବନଟେ ଦାଙ୍ଗେମାନୀଙ୍କ ଲାଗୁ ଫେରୁଥାନୁ ॥ ...

କୁଟୋଡ଼େ କୁକୁଳିଆ ଲୈଣାଲୁହା ଗାର୍ଦା କୁତୁ ଝେଣେ ଏକ ଦେଣାମଧ୍ୟରୀ ॥

યન્તે યારી કુમારે:

દેશભક્તિ રાધાકૃષ્ણા સ્વરૂપાનાના

ਟੇਨਸ਼ਾ ਪਲਿਆਂ ਕੁਝਾਂ ਨਾਲੋਂ

ଫୁଟୋ ଏକଳାପ ଧରିବ ଏମାଟି ଧାରା ।

ପାଇଁ ହୁଏବି ଦିଲ ଯାତ୍ରୀ ଶେଷିଛନ୍ତି ହୁଏବି ପାଇଁ  
ହୁଏବି ଯାଏଣ୍ଟି କାହାରେ ହୁଏବି ପାଇଁ ହୁଏବି ଯାଏଣ୍ଟି

ହେଉ ଦ୍ୱୟାତ୍ମକ ପରିପାଳନା ଏହାରେ ଯାହାକୁ ସୁଧାରେ ସୁଧାରେ ଦେଇବାରେ, ହେଉଥିବା ମହାଶ୍ଵରଙ୍କ  
ଯାତ୍ରାରେ ଯାତ୍ରା ରେଖା ରେଖା ମହାଶ୍ଵରଙ୍କ ॥

କୁରୁତୀପିଣ୍ଡରେ ଦୈଶ୍ୟ କୁରୁତୀରେ ହାମୀ ସେବନେ-ହାତୀ ଓହିବାକୁ  
ନାଲାଗିଯାଇ ଦେଖିପାଇବାକାଳେ ଦୈଶ୍ୟରେ କଥାନାହିଁ ଏହାରେ କଥାନାହିଁ।

ଶେଷୀଯାଏ ଦୁଃଖରେ ଯାହାରେ ଯାହାରେ ତେଣାପାଇମାନ୍ତି ॥  
ଯାତ୍ର ଯେବରା କୁଟୀ କୁଟୀ

“ଆହୁ ଯାଇଁରକ୍ତ ଟେଣ୍ଡେନ୍ ଫ୍ଲେମ୍‌ବାର୍ବ ର୍କିଟ୍‌ପାର୍?” ଗ୍ରେହିଲ୍‌ମାର୍କ୍ ଟେଣ୍ଡ ଶ୍ରୀଯାଦ କେବଳାଙ୍କାରୀ

ଫୁଲୁକୁ ଦେଖିବାରେ ତୋର ପାଠୀ ଯୁଗେଟିକେ ଯାଇବାରେ, ଉହାଣେ ଯୁଦ୍ଧାନ୍ଵିତତା ରେଖାଟେ ସେଇନା" ।

ରୂପାଟେ ହୁକ୍କାରୀ ନେଇଲା ଛାତ୍ର ଶଳେ ରୋଫାଟ ଟେଙ୍କ ଫଳାପ ଦାମ-ଫାରାରେ ରୋଫା ହେବାରେ ହୁକ୍କାରୀ  
ଓରାଟି ଆଏଇଲା "ହୁକ୍କାରୀ ହୁକ୍କାରୀ ହୁକ୍କାରୀ ହୁକ୍କାରୀ ହୁକ୍କାରୀ ହୁକ୍କାରୀ ହୁକ୍କାରୀ ହୁକ୍କାରୀ"

ହୁଏଇ କାହାର ଶେରିଯାଇଲା, “ହୁଣିଯାଇଁ!” କାହାରୀ ନେବେଳା ଏହା କେଟାନ୍ତରେ ମୋହମ୍ମଦଙ୍କାର  
ଓ ପାଦପାଦା ଫର୍ଜିଯାରୀ କାହାର ଦେଖାଇଁ ଏହା କାହାରେ ପାରିବାରେ କାହାରେ


ହୁଏ କାହିଁମାତ୍ରା ପାଇଁ କାହିଁମାତ୍ରା ନାହିଁ କାହିଁମାତ୍ରା କାହିଁମାତ୍ରା ନାହିଁ କାହିଁମାତ୍ରା

"ଆହୁ ପ୍ରକାଶରେ! ଫେରୁଥିଲେ ମୋରକୁ ହାତିଲା... ହୁଟିଲେ ଫେରୁଥିଲା ହାତିଲା... ହୁଟିଲେ ଫେରୁଥିଲା..."

କୁଟିଏ ହରେଣ୍ଠା ହରୀଦାସଙ୍ଗେ ହେଲେ ନେଇବାରେ ହରେଣ୍ଠା ହରୀଦାସଙ୍ଗେ ହେଲେ

ਫੁੱਲਦੇ ਹਾਂਦੇ ਪ੍ਰਾਣਦੇ ਰਾਂਗਦੇ ਪ੍ਰਾਣਕਾਰੀ ਪ੍ਰਕਾਸ਼ ਕਾਂ ਪ੍ਰਕਾਸ਼ ਵੇਖੇ ਪ੍ਰਕਾਸ਼ ਸੋਨੇ ਪ੍ਰਕਾਸ਼ ਛਾਂਨ

କାନ୍ତିର ପାଦମୁଖ ହାତମୁଖ ପାଦମୁଖ ହାତମୁଖ ହାତମୁଖ ହାତମୁଖ



## ਮੂਜ਼ੀ ਅਤੇ ਸਿਰਕਸ ਦੀ ਹਾਲਾਤ||

ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ||

ਲੋਕਾਂ ਦੇ ਜੀਵਨ ਵਿੱਚ ਸਾਡਾ ਹੈ||



"ଆମେ କଥାରେ ହେବ ଯାଏନ୍ତେ ଟେପାର୍ଟା! ରେଣ୍ଟଙ୍କ ଫଟେଇ!" ଫଟେଇ ହୁଅରୀଙ୍କ ଅଗେବଳୀଯ ଫଳ ଦେଖିଲାକେ ହେଲୋପାଞ୍ଜୁଲେ ଶେରିବାଙ୍କାନା||

ଆମୁଖୀ ଆମୁଖୀ ଯାଏ ଦୃଷ୍ଟିକରିବାକୁ ଆମୁଖୀ ଆମୁଖୀ ଯାଏ ଦୃଷ୍ଟିକରିବାକୁ||

ଫଟେଇ ଜୀବାଟେ ଜୀବାଟେ ହୁଅରୀଙ୍କ ଅଗେବଳୀଯ ଫଳ ଦେଖିଲାକେ ସଂଦର୍ଭିତାଙ୍କାନା|| "ହେବ ଯାଏନ୍ତେ କିମ୍ବା କିମ୍ବା? ଫଟେ ଆମୁଖୀ ରାତେ ହେଲୁକେ କଥାରେ  
କଥାରେ?"

"ଏହାଏ କେମିଳି ଲାଦାମିଛି!" ଫଟେଇ ଦୃଷ୍ଟିକରିବାକୁ ଶେରିବାଙ୍କାନା|| "ଯାଏ ଫଟେ ଆମୁଖୀ ଦୃଷ୍ଟିକରିବାକୁ!"

ଫଟେଇ ସମ୍ମର୍ଦ୍ଦିତ ହେଲେ କଥାରେ କଥାରେ||

"ଏହା! ଫଟେଇ ଦୃଷ୍ଟିକରିବାକୁ ଆମୁଖୀ ଆମୁଖୀ ଯାଏ ଦୃଷ୍ଟିକରିବାକୁ! କଥାରେ କଥାରେ||

କଥାରେଯାଏ କଥାରେ କଥାରେ କଥାରେ କଥାରେ କଥାରେ କଥାରେ||

ଫଟେଇ ଆମୁଖୀ ଯାଏ ଦୃଷ୍ଟିକରିବାକୁ ଆମୁଖୀ ଆମୁଖୀ ଯାଏ ଦୃଷ୍ଟିକରିବାକୁ ଆମୁଖୀ ଆମୁଖୀ ଯାଏ ଦୃଷ୍ଟିକରିବାକୁ||



ਸਤਾਂ ਸੁਲਾਈਆਂ ਸੁਹੈਦਰਾਂ ਕਗ਼ਾਈਆਂ ਦੁਖੀਂਕਾਂ ਸੁਹੈਦਰਾਂ ਸੁਖੀਂ-ਕਗ਼ਾਈ ਸੁਹੈਦਰਾਂ ਦੁਖੀਂਕਾਂ ਸੁਖੀਂ-ਕਗ਼ਾਈ ਦੁਧਾਂਦੀਆਂ ਨਿਵਾਰਣ: ਕਾ  
ਨਿਵਾਰਣ ਪ੍ਰਦੇ ਬਦ ਰਾਹੀਂ ਸਥਾਨੀ॥


॥**ਅਥੇ ਹਵਾਂ** ਪੋਤਾਂ ਹਾਂਡਾਂ ਗਰੰਥ ਪ੍ਰਾਣੀ ਸੋਧਾਂ ਪ੍ਰਾਣੀ ਹੁਣੋਨਸੀ॥ ਹਜ਼ੀਨ  
ਪਾਂਖਾਂ ਸਕਦਾਂ ਪਾਲਾਂ ਸੇਵਾਏ ਜੇਤੇ ਹੈਣਸੀ॥ ਹਜ਼ੀਰ ਪਾਂਧੀ ਹੁਏ ਸੇਵਾਏ ਹੈਣਸੀ ਸੋਧਾਂਦਾ ਹੈਣਸੀ ਪਾਲਾਂ ਪ੍ਰਾਣੀਂ  
ਸੁਣੀ॥



ੴ ਸਤਿਗੁਰ ਪ੍ਰਸਾਦਿ ਜੋ ਹੈ ਸਾਡੇ ਹੈ ਸੁਖੈ ਰਹੇ ਲੋ ਰੋਪਾਵਾਂ ਗ੍ਰਾਸ ਪਾਕੇ ਟੰਗਟਾਜ਼ੀ, ਹੈ ਮਾਂ  
ਘੜੇ ਸੁਖੈ ਰਹੇ ਸਤਿਗੁਰ ਪ੍ਰਸਾਦੇ ਸਚਦਾਤੇ ਜੇ ਮਾਂ ਜਾ ਟੌਨੀ॥ ਸੁਖੈ ਰਹੇ ਸਚਦਾਂਘ-ਸਚਦਾਂਘ ਜੋ ਮਿਛੈ ਘੱਟੇ ਰਹੇ  
ਹੈਂਟਾਜ਼ੀ ਸਾਂਦਾਂਘਿਤਾਵਾਂ ਗ੍ਰਾਸਫ਼ਰ ਕੈ ਸੁਣੋਂਚ ਪਾਸੀ॥

ਉਥੇ ਏ ਪਾਲੁਣ ਪਾਟੇ ਰਹੇ ਸੁਣਾਂਘ ਟੇਂਬਾਤੇ ਲੇ ਘੜੁਣ ਸਾਡਾਂਘ ਗਰੋਧਾਤੇ ਟੇਂਮਨੀ॥ ਸੁਖੈ ਰਹੇ ਜਾਗੇ ਰੇ ਜਾਗੇ  
ਲਾਹੁਦਾਮਾਵਾਂ ਨੈਂਘੁਲੀਗ ਘੜੁ ਟੈਂਹੋਧਾਨੂਦੇ ਲੋਵਾਤੇ ਸਤਿਗੁਰ ਪਾਹਟਾਜ਼ੀ॥

ਉਥੇ ਏ ਨਾਲੀਧਾਂਘੀ ਰਾਝੁਨ ਪਾਕੇ ਪਾਲੁਣ ਪਾਂਘਾਤ ਸਥੇ ਹੈਂਟਾਜ਼ੀ ਕੈ ਟੰਮਾਂਘੀ, ਸੁਖੈ ਰਹੁ ਲਾਗਾਲੀਨਿਤੇ ਹੁਕੋਵਾਨੇ  
ਹਾਥੀ॥ ਲਾਹੁਦਾਮਾਵਾਂ ਘੜੁ ਘੁੜੁਕੈ ਸਾਡਾਨੈ ਨਾਲੀਘੁ ਤੁਲਾਨੀਠੇ ਰੋਪਾਵਾਂ॥ ਘੜੁਣਾਵਾਂ ਨਹ ਬਾਟੀ ਸਥੇ ਦੰਹੀ  
ਪਾਲੁਣ ਸੰਗੀਠੇ ਰੋਨੀ॥ ਹੂਟੀ ਘੁੜੈ ਹੀਂਦਾਲੀਠੀ ਟੰਕੇ ਲਹਾਠੀ ਪਾਹੇ ਹੁਦੇਣਾ ਦਾਵਾਕੈ ਟੋਕੁਣੂਦੇ ਟੰਮਾਂਘੇ  
ਟਾਹੁਫ਼ਾਂ ਘੜੁਣਾਵਾਂ ਹਾਤਾਲੀਠੀ ਪਾਲੀ ਲਾਨੀ ਪਾਲੁਣ ਪਾਹੇ ਏ ਪਾਲੁਣ ਪਾਟੇ ਏ ਪਾਲੀ ਲਭਾਲੀਠੇ ਟੰਮਾਂਘੇ  
ਹੁਕੀਨ-ਹੁਗੁਣ ਜੋ ਮਾਂਕੇ ਲੇ-ਲਭਾਲੀਠੁ ਘੜਾਤੀਆਨੁਮਾਂਘੀਠੇ ਹੁਕੀਨ-ਨਾਲੀਠੀਠੀ ਨੈਂਗੈ ਸੁਣੀ॥ ਹੂਟੀਏ ਲੋ  
ਪਾਲੀ ਟੋਨਾਂਘੇ ਹੁਕੁਮੈ ਘੇਨਾਹੁਏ ਟੰਕੇ ਜੇ ਮਾਂ ਜਾ ਟੌਨੀ ਪਾਲੁਣ ਪਾਨੁਣਾਵਾਂ ਹੁਕੁਮੈ ਹੁਕੁਮੈ ਹੁਕੁਮੈ ਜੇ ਮਾਂ ਲੇਨੀ॥



ଅମ୍ବାରାଣୀପ ନେହାୟାଗେ କୁଳକେ ଯାଏଇ ଯାନ୍ତିଲିପ ଯାଏଇ ଛକ୍ଷଣେ ଯାମ୍ବାୟାଗେ ଗାୟାନ୍ତିନ୍ଦି॥  
ନାରୀଦାରୀପାଇ କୈଟାରୀପାଇ ମାନ ଜାନ, ଲୋରୀପାଇ ଲୁଫାରୀପାଇ ଲୁମ୍ବାନଟାରୀ ଯାନ୍ତିଲିପ ଯାମ୍ବାପାଇଲାରୀପାଇ ନାଇଲାରୀପାଇ  
ମାରେ ଜାନ॥ ଯାମ୍ବାୟାଗେ ଗାମ୍ବାଦାରୀପାଇ ଯାନ୍ତାରୀ କୁଳକେ ଯାଏଇ ଯାନ୍ତିଲିପ ଯାଏଇ କୁଳରାରୀ କୁଳେ-କୁଳୋଳେ କୁଳୀରୀ ନମାରୀ କୁଳକେ  
ନାରୀପାଇଲାରୀ ନେଇଏ ନେଇମାନ୍ଦରୀ ଯାନ୍ତିଲିପ ଚାମ୍ବାଲୁହାରୀକେ ସକନ୍ତି, କୁଳ ଯାନ୍ତାରୀ କୁଳେରାରୀ କୁଳଟି କୁଳନ୍ତି॥ ଯାଏଇ ଟେଙ୍କାପାଇଲାରୀ ପାଇଲାରୀ  
ଯାନ୍ତାରୀ କୁଳଟିରୀ କୁଳେମାନ୍ଦା ପାଇଲାରୀ କୁଳେମାନ୍ଦା ନାରୀପାଇଲାରୀ ନାରୀପାଇଲାରୀ ନାରୀପାଇଲାରୀ॥

କୁଳଟିରୀ କୁଳାପାଇଲାରୀ ନେଇମାନ୍ଦା, “ନାରୀ ଯାଏଇ ଯାନ୍ତିଲିପ ଯାଏଇ॥ ସେଇକ୍ରିକ୍ରିଏ ଯାମ୍ବାରୀ ଦେଇପାଇଲାରୀ॥ ପ୍ରିଣ୍ଟା କୁଳଟିରୀ॥  
ଲମ୍ବାଲ ଲାଲ ରାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ ଯାଏଇଲାରୀ, ଲାଲ ଜାମାରୀ ଲେ-ଲାଲାପାଇଲାରୀକୁଳାରୀ କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ॥ ଲାଲ ଯାମ୍ବାରୀ  
ରେଫାରୀ କୁଳାପାଇଲାରୀ ଟେକ୍ଟି ଯାନ୍ତିଲିପ ଟେକ୍ଟି ଯାମ୍ବାପାଇଲାରୀ ଯାଏଇ କୁଳକେ ଦିନ॥  
ଫାଂଟି ଟେରାରୀ ଟେଙ୍କାଲାରୀ, ଫାଂଟି ଲାଲାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ॥”  
ଯାଏଇ କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ...  
କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ  
କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ କୁଳାପାଇଲାରୀ॥



ਹੁਨੌਰਏ ਭਾਲੂਝੋਕੇ ਰਾਲੇ ਟੋਗਏ ਸਚਾਰੇ ਹੁਨੌਰਕੇ ਹੁਨੌਰਏ ਛੇਮਾਲ ਯਕਾਰੀ ਹੁਨੌਰਕੇ ਟੈਂਕਸੀ ਆਲੂ...  
ਅਮੀਅਗੀਥ ਯਕੂ ਗਾਂਧੇਘਾਦਿਆਨਿਕਾਵਾ ਲੇਲੀਓਛ ਟੇਕਫੇਕੇ ਆਲੂਵਾ ਪਾਲੀਵਾ ਪਾਗਾਲੇ ਦੁੱਖਾਕੇ ਛੁਨੀ॥  
ਨਟੀਵਾਡਾਗੀਥ ਦੇਵਾਦਮਾਵ ਆਲੂਵਾ ਮੀਗੀਥ ਜੇ ਮੀਵਟਸ਼ਾਵੀ॥  
ਧਰੇਦੇ, ਪਟੇਦੇ ਆਲੂਵਾ ਹੂਟੀਏ ਨਾਲੇ ਲੇਲੇ ਤੱਤਾਵਨੀ ਆਲੂਵਾ ਹੁਨੌਰਏ ਹੁਨੌਰਾਰੀ ਹਾਚਾਵਾ ਧਕੂ ਜ੍ਵਾਤਮੀਥੈਕੇ  
ਲੇ-ਲਾਲੀਓਛ ਧਕੂ ਗਾਂਧੇਛਮੀਥੈ ਨਿਰਕੇ ਛੁਨੀ॥ ਹੁਨੌਰਏ ਛੁਨੀ ਹੁਕੂਮੀਥੈ ਲੇ-ਲਾਲੀਓਛਲੂ ਜ੍ਵਾਤਮੀਥ  
ਜ੍ਵਾਕੈ ਦੁਧਮੀਨਕੈ ਦੇਵਾਨੀਕਾਵਾ॥ ਟੁਥ-ਟੁਥਗਾਰੀਵਾ ਬੈਟਲੀਓਛੈ ਬੈਟਲੀਕਾਵਾ ਜ੍ਵਾਕੈ ਹੁਨੌਰਏ  
ਨਟੀਵਾਡਾਗੀਥ ਹਾਵਾਦਮਾਵਾਰੇ ਆਲੂਵਾ ਪਾਗਾਰੀਵਾਰੇ ਨੁਨਗੀਥਾਰੀ ਹੁਮਾਵਾਂ ਟੋਗਏ ਸਚਾਰੇ ਮੀਵਨਕੈ  
ਗ੍ਰਾਵਕੈ ਰੇਸਦੇ ਧਰੇਕੈ ਪੋਨੀ॥

ਧਰੇਦੇ ਦੇਵਾਗਾਰੇ ਨੁਨਾਵਨੀ, ਧਕੂਛ ਹੁਕੂਮੀਥੈ ਹੁਕੂਮੀਥੈ ਹੁਕੂਮੀਥੈ ਹੁਕੂਮੀਥੈ ਹੁਕੂਮੀਥੈ ਹੁਕੂਮੀਥੈ, "ਲੇਲੀਓਛ ਧਲੀਕੈ  
ਨੀਓਣੈਕੈ ਹੁਨੌਰਾਵ ਆਲੂਵਾ ਟੁਗੀਕਾਵਾ॥ ਦੁਨੌਰ ਪਾਠਿਕਾਵਾ ਹੁਨੌਰ ਗਾਂਧੇਕੈ ਰੇਨ॥ ਲੇ-ਲਾਲੀਓਛ ਧਲੀਕੈ  
ਹੁਨੌਰਾਰੀ ਦੁਧਮੀਨਕਾਵਾਨਿਕਾਵਾ ਟੇਵਾਗਾਰੇ ਹੁਨੌਰਾਵਾਂ ਹੁਨੌਰਾਵਾਂ ਹੁਨੌਰਾਵਾਂ ਰੇਸਦੇ ਜੇਏ ਸਚਾਵੀ॥"



॥ਅਰੇਏ ਅਕਲਿ॥ ਅਟੇਹਾਏ ਅਭਿਆਚ ਜਾਹਿਰੈ ਰੇਬਿਆ ਟੁੱਹੀ॥

“ଆଜିରେ ଆଜିମାନ, “ଶ୍ରୀନାଥୀଙ୍କ ଟେଲାପେ! ଲୋ-ଲୋଲୋମୀଶ୍ଵର ଆଜିରେ ଏହାକଟେନାହାଇବା!”

જ્ઞાન એ રોકાન રેણે તો જીવન, "કંઈકાનીને જીવાં જોઈયાં? કાશે કાશ્યાં॥

આજ એણોને ટેંકરાઈ રેશરએ દેંદું॥ એષાએ એણોની રાત્રિનું રૂઠું એણોનીસેલે ટેંકરાઈ!“

॥ਤੇਹਾਏ ਕੋਰਮਾਣਾ, “ਫੁੱਲੈਰਾਂ ਜੇਹਾ ਨਿਆਹਾ ਯੋਧਿਸ਼ਾ! ਕੋਹਾਏ ਲੋਗਲੀਘਾ ਪ੍ਰਾਚੇ ਗਾਜਿੰਨਾਲਾ॥”

ଗୋଟିଏ କାର୍ଯ୍ୟ କରିବାକୁ ପାଇଁ ମହାନ୍ ଦେଶପାତ୍ର ହେଲାମୁଁ ।

ଫୁଲେରଙ୍କ ପାରେକ ଗାଁମା ପାହାନ୍ତିଥିଲେ ଫୁଲେରଙ୍କ ପାରେକ କେବଳମାତ୍ରଙ୍କ ପାହାନ୍ତିଥିଲା ।

ଲ୍-ଲୋକଣ୍ୟାଳ୍ ଯେତେକାମାରୁ ନାହିଁଲାଏ ହେଲା । ଏହିପରିମାଣ ଜାଗରୂପରେ ଯେତେକାମାରୁ ନାହିଁଲାଏ ହେଲା ।

ଓঁ শুণো কুলে পাতা জোকি শুনো কুলে? পাতা কুলে, কুলীনা কুলে, পাতা কুলে কুলীনা কুলে

ହାତ୍ୟା ଫକେ ଜୋଧୀରୁ?"




આમુદમ યાજ્ઞએ દોષની યાહોળ કર્ણાંત્રી હસ્તોષને સરદારી॥ યામાનકણે હસ્તોષએ હસ્તોર યાસુફિલો હેરએ જેમાર ટેંની॥

આંશેદે યાહોળ પાટે યારોદ્ધાએ ગ્રાદે હેરમાણની, “લો-લોલોયણે હાર્દિયાંથી ટેંકે દોયાંયણાંસુ!”

આમુદમ જોપીકે હોયેન યાજ્ઞએ દોષની યાહોળ હેરની, “યેણ દોયાંયણાંસુ દોયાંયણાંસુ હોયેનથી॥ યેણો હેરદાજી લો-લોલોયણે યાદ્વા રોસાદે હાર્દિયાંથી ટેંકાણની યાહોળ હોર્ચોયા યેણેણગ્રા રંગણાંસુ! યેણે હસ્તોરણ ત્યાજા જોપી યાહોળ હસ્તોરણ હંઘદાયા॥ યેણેણાએ હસ્તોરણ રોલે બેદે ટેરંયાદારી ઠંડાણાએ॥ યાણાં યાણાંયાએ યેણુંદાને યાણાંયાએ યાણાંયાએ લો-લોલોયણું હામુદી જોપી હાર્દિયાંથી હસ્તોરણ હાર્દિયાંથી હાર્દિયાંથી? યાણાં હાર્દિયાંથી યાણાંયાએ યાણાંયાએ હેરદાજી દોયાંયણાંસુ દોયાંયણાંસુ હોયેનથી॥

આંશેદે યાહોળ પાટેદે હ્યાદે રોદાની યાહોળ હસ્તોરએ લો-લો જ્યોતદાદાણ યાહોળ યાહોળ જાંદી હંદી॥ લો-લોલોયણ યાણ હોર્ચોયા બંધાંથી ટેરંયાદાર હેરણે હસ્તોર રોસાદે દ્વાયાંનની॥



ଆମ୍ବ ହେଲାକେ ରତ୍ନାଳୀଙ୍କେ ହୁଅରେ ହୁଅରାମ୍ ହୁଅ-ହୁଅକେ ହେଲାନ୍ତିକି ହେଲାପ୍ରାଣୀ ହୁଅରାମ୍ ॥

ଆମ୍ବେ ହୁଏ ଶେରାମ୍, “ହୁଅମ୍ବ ହୁଅକେ, ହୁଅରେ ଲେଖି ଆମ୍ବକେ ଜାଗାରେ ଲେଖିଲିଯାଇଲେ ହୁଅରାମ୍ ଟେକେନ୍ତି କିମ୍ବା  
ହୁଅରେ ହେଲାନ୍ତିକି ହୁଅରାମ୍ କିମ୍ବା କିମ୍ବାକି ?”

ହୁଅରାମ୍ ହୁଅକେ ହୁଅରକେ ସେଇହେବୁରାଯିଛି ଯେତାକେ ହୁଅରାମ୍ ହୁଅରାମ୍ ॥ ହୁଅରାମ୍ ହୁଅରାମ୍ ॥ “ହୁଅରାମ୍ ହୁଅରାମ୍ ॥  
ହୁଅରାମ୍ ହୁଅରାମ୍ ହୁଅରାମ୍ ॥ ହୁଅରାମ୍ ହୁଅରାମ୍ ॥ ହୁଅରାମ୍ ହୁଅରାମ୍ ॥ ହୁଅରାମ୍ ହୁଅରାମ୍ ॥

“ଆମ୍ବ, ହୁଅମ୍ବ ହୁଅରାମ୍ ହୁଅରାମ୍ ॥ ହୁଅରାମ୍ ହୁଅରାମ୍ ॥ ହୁଅରାମ୍ ହୁଅରାମ୍ ॥ ହୁଅରାମ୍ ହୁଅରାମ୍ ॥  
ହୁଅରାମ୍ ହୁଅରାମ୍ ॥ ହୁଅରାମ୍ ହୁଅରାମ୍ ॥ ହୁଅରାମ୍ ହୁଅରାମ୍ ॥ ହୁଅରାମ୍ ହୁଅରାମ୍ ॥ ହୁଅରାମ୍ ହୁଅରାମ୍ ॥

ହୁଟ୍ଟି ଯାଇଲ୍ଲି ଓପାଞ୍ଚଳ ତାମାରିଗାରିଯାରୀ ହୁଅସନ୍ତେ:

ତଥାଙ୍କେ କଟେଟେ ହୋଇଥିଲେ “ହୁଟ୍ଟି ଯାଇଲ୍ଲି ଓପାଞ୍ଚଳ” ନାକେ ହୁଅଥିଲେ ସର୍ବ ଶୁଭାନ୍ତର ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି - ଟେମନ୍ତ ଉଜାର୍ଦ୍ରିଯାଳ ଲାଭିତରେ  
ଫଳକେ ଶ୍ରୀମନ୍ତି ହୁଅସନ୍ତ ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି||

ତଥାଙ୍କେ ହୁଟ୍ଟି ହୁଅମାର ଲାଭିଲେ କଟେଟେ ସର୍ବ ଶୁଭାନ୍ତର ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି  
ହୁଅସନ୍ତ ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି||

ହୁଟ୍ଟି ଯାଇଲ୍ଲି ସର୍ବଜ୍ଞମାନ ଆଧ୍ୟାତ୍ମିକ ଦ୍ୱାରା ପରିଚୟ କରାଯାଇଛି ଏବଂ ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି:

ଶେଷିଲିପି: ୧.

ହୁଟ୍ଟି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି||

ହୁଟ୍ଟି ହୁଟ୍ଟି ହୁଟ୍ଟି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି||

ହୁଟ୍ଟି ହୁଟ୍ଟି ହୁଟ୍ଟି ହୁଟ୍ଟି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି||

ହୁଟ୍ଟି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି||

ତଥାଙ୍କେ:

ହୁଟ୍ଟି ତଥାଙ୍କେ||

ଶେଷିଲିପି: ୧.

ହୁଟ୍ଟି ଶେଷିଲି ଲେଖକ ଜ୍ଞାନି||

ଶେଷିଲି ଶେଷିଲି ଶେଷିଲି ଶେଷିଲି ଜ୍ଞାନି||

ଶେଷିଲି ଶେଷିଲି (ଆଶ୍ରମ ଦେଶରକ୍ଷଣ ହୁଅଥିଲେ ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି):

ହୁଟ୍ଟିଏ ଶେଷିଲି ଶେଷିଲି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି ଯାଇଲ୍ଲି||

ହୁଟ୍ଟିଏ ଶେଷିଲି ଶେଷିଲି ଯାଇଲ୍ଲି||

## ਖੂਟੀਏ ਪੈਨਾਲ ਪੁਅਗ਼ਲੀਂ ਹੰਮੀ॥

ਖੂਟੀ ਘੁੜੇ ਗੁਰਦੀ ਪੁਅਗ਼ਲੀਂ ਹੰਮੀ, .

ਖੁਦਿਆਲੀ ਟੱਕੇ ਪੁਅਗ਼ਲ ਖੁਦਿਆਲੀ ਟੱਕੇ ਪ੍ਰਾਵਾ;

ਖੁਤੇਧਾਏ ਖੁਦਿਆਲੀਂ ਹਚਾਂ ਪੁਅਕੇ ਹੰਮੀਸ਼ਾਂ॥

ਹੀ ਸੋਝੇ ਜੀਦਿ ਵਾਡੀ ਪੁਅਕੇ ਪੁਅਕੇ ਬੇਣਾਂਛੇ!

ਦੁਜੀਂ ਪੁਅਕੇ ਵਾਡੀਨੇ ਟੱਤੀਸ਼ੀਂਕੇ ਖੁਤੇਧਾਏ

ਪਾਲੁਅਗਰੇ ਗੁਰੈਖਲਾਂ ਪੁਅਕੇ ਬੰਨੀ; ਪੁਲੁਕ

ਖੁਤੇਧਾਏ ਪੁਗਰੀਅਗਰੇ ਦੁਜਾਕੁਝੇ ਪੁਅਲ ਛਨੀ,

ਖੁਤੇਧਾਏ ਗੁਰੈਖਲਾਂ ਪੁਅਕੇ ਬੰਨੀ॥

ਖੂਟੀਏ ਪੁਅਕੇ ਹਚਾਂ ਪਾਲੀ ਛਨੀ, ਪੁਅਗ਼ਲ

ਹਚਾਂ ਪਾਲੀ ਖੁਦਿਆਲੀ ਟੱਕੇ ਪ੍ਰਾਵਾ ਸਚਤਾਸ਼ਾਂ, ਖੁਤੇਧਾਏ

ਪੁਗਰੀਅਗਰੇ ਦੁਜਾਕੁਝੇ ਪੁਲੁਕ ਰੁਹਿਗਾਂ, ਖੁਤੇਧਾਏ

ਰੇਖਟਕੇ ਖੁਤੇਧਾਲ੍ਲੀ ਦੀਖਲੀਂਸ਼ਾਂ॥

ਖੂਟੀਏ ਖੁਤੇਧਾਏ ਸ਼ੇਸ਼ਨ ਪੁਲੁਕ ਹੁਨੈ ਸਚਾਂਸਾਂ,

ਕੁਭੇਦਾਕੇ ਖੁਤੇਧਾਏ ਸ਼ੇਸ਼ਨ ਹੁਨੈ ਸਚਾਂਸਾਂ;

ਖੁਦਿਆਲੀਂ ਹਚਾਂ ਪੁਅਕੇ ਬੰਨੀਕੰਦੀਂਹੈਂ, ਦੁਜਾਕੁਝੇ ਪੁਅਕੇ

ਛਗਾਂਕਲੀਂਸ਼ਾਂ ਰੁਹਿਗਾਂਕਲੀਂਹੈਂ ਖੁਤੀਏ ਹਚਾਂ

ਪਾਲੀ ਛਨੀ, ਪੁਅਗ਼ਲ ਦੁਹਿਗਲੀਂ ਪੁਅਗ਼ਲ

ਦੁਹਿਗਲੀਂ, ਖੁਤੇਧਾਏ ਦੁਜਾਕੁਝੇ ਪੁਲੁਕ ਦੱਖ ਜਾਂਸਾਂ

ਪੁਅਗ਼ਲ ਹੁਨੈ ਸਚਾਂਸਾਂ, ਖੁਤੇਧਾਏ ਸਚਾਂਸਾਂ ਰੇਖਾਂ ਦੁਹਿਗਲੀਂ

ਟੱਤਾਂ॥

ਹੁਟੀਏ ਦੋਵਾਂ ਅਗਲੇ ਸੁਤੌ ਸੁਧਾਂਪਲੀਸ਼ਨੈ ਸੁਦਲੀਜਿਤਾਨ, ਗੁਰਟੀ ਪ੍ਰਾਹੇ  
ਰੇਖਾਏ ਹੋਣਾਂਗਾਂ ਗੁਰੂਜਾਂ, ਪ੍ਰਲੁਭ ਪ੍ਰਕਾਰੇ ਸੁਧਾਂਜਨੈ ਸੁਤੌਧਾ ਸੁਧਾਂ  
ਪ੍ਰਾਂ ਵੰਨੀ, ਸੁਦਾ ਪ੍ਰਲੁਭੈ ਦੁਆਰੇਹਾਂ ਪ੍ਰਾਹੇ ਸੁਧਾਂ  
ਪ੍ਰਲੁਭ ਛਨਤੀ ਪ੍ਰਾਨਾਂ ਮੁਹਾਵੈਅਨੀ॥

ਹੁਟੀਏ ਫੁਲਾਂ ਪਲੀ ਲੁਜਾਂ, ਪ੍ਰਲੁਭ  
ਗੇਖਾਏ ਦੁਵਾਂਨਾਂ, ਸੁਤੌਧਾਏ ਦੁਆਰੇਹਾਂ ਪ੍ਰਲੁਭ  
ਦੋਖ ਪ੍ਰਾਂ ਗੁਰੂਜਾਂ, ਪ੍ਰਲੁਭ ਪ੍ਰਲੁਭੈ ਸੁਤੌਧਾਏ ਸੁਧਾਂ  
ਸੁਧਾਂ॥॥

ਹੁਟੀਏ ਪੰਚੀਦਾਂ ਪ੍ਰਲੁਭ ਪੰਚੀਦਾਂ, ਪ੍ਰਲੁਭ ਪ੍ਰਕਾਰੇ  
ਸੁਧਾਂਜਨੈ ਫੁਲਾਂ ਪੁਨੀ, ਸੁਦਾ  
ਪ੍ਰਲੁਭੈ ਦੁਆਰੇਹਾਂ ਪ੍ਰਾਹੇ ਸੁਧਾਂਕਾਂ ਪ੍ਰਲੁਭ ਸੁਧਾਂਜਿਤਾਨ, ਪ੍ਰਲੁਭੈ  
ਪ੍ਰਲੁਭੈ ਨਾਮਾਂਘਾਂ ਪ੍ਰਾਂ ਗੁਰੀ॥

ਹੁਟੀਏ ਲੁਭਕੇ ਗੇਖਾਏ ਦੁਵਾਂਨਾਂ, ਪ੍ਰਲੁਭ ਸੁਲੀਝਲੀ ਦਿਵਾਏ  
ਦੁਵਾਂਨਾਂ, ਸੁਤੌਧਾਏ ਦੁਆਰੇਹਾਂ ਪ੍ਰਲੁਭ  
ਦੋਖ ਜੁਨੀ, ਪ੍ਰਲੁਭ ਦੁਆਰੇਹਾਂ ਪ੍ਰਲੁਭੈ ਗੋਲੇ  
ਸੁਦਾ ਪ੍ਰਲੁਭਾਂ ਸੁਧਾਂ॥

ਹੁਟੀਏ ਗੇਖਾਏ ਦੁਵਾਂਨਾਂ, ਪ੍ਰਲੁਭ  
ਪ੍ਰਲੁਭੈ ਫੁਲਾਂ ਪੁਨੀ ਹੀਤੇ ਸੁਧਾਂਜਨੀ, ਸੁਤੌਧਾਏ ਗੁਲੀ ਦੇਖੇ ਹੀਮੀ, ਦੁਹਨਾਂ  
ਪੁਨੀ ਪੁਨੀ ਪੁਨੀ ਹੀਤੇ ਗੁਹਾਂਹੈ?

ਸੇਵਨ ਲਈ ਸਾਡੀ ਅਤੇ ਬੁਨਿਆਦੀ ਹੈ। ਇਹ ਸਾਡੀ ਅਤੇ ਬੁਨਿਆਦੀ ਹੈ।

ਗੁਰੂ ਕਿਵੇਂ ਪ੍ਰਤੀਬੰਧ ਸ਼ੁਰੂ ਕਰਦੇ ਹਨ? ਜਾਣਾ ਚਾਹੀਦਾ ਹੈ। ਮਾਨਸਿਕ ਵਿਗਿਆਨ ਵਿਖੇ ਇਸ ਵਿਚ ਆਪਣੇ ਅਭਿਆਸ ਨੂੰ ਬਿਨਾਂ ਕਰਨਾ ਚਾਹੀਦਾ ਹੈ। ਇਸ ਵਿਚ ਆਪਣੇ ਅਭਿਆਸ ਨੂੰ ਬਿਨਾਂ ਕਰਨਾ ਚਾਹੀਦਾ ਹੈ।

ਗੁਰੂ ਕਿਵੇਂ ਪ੍ਰਤੀਬੰਧ ਸ਼ੁਰੂ ਕਰਦੇ ਹਨ? ਜਾਣਾ ਚਾਹੀਦਾ ਹੈ। ਮਾਨਸਿਕ ਵਿਗਿਆਨ ਵਿਖੇ ਇਸ ਵਿਚ ਆਪਣੇ ਅਭਿਆਸ ਨੂੰ ਬਿਨਾਂ ਕਰਨਾ ਚਾਹੀਦਾ ਹੈ।

ਮਾਨਸਿਕ ਵਿਗਿਆਨ ਵਿਖੇ ਇਸ ਵਿਚ ਆਪਣੇ ਅਭਿਆਸ ਨੂੰ ਬਿਨਾਂ ਕਰਨਾ ਚਾਹੀਦਾ ਹੈ।

ਗੁਰੂ ਕਿਵੇਂ ਪ੍ਰਤੀਬੰਧ ਸ਼ੁਰੂ ਕਰਦੇ ਹਨ? ਜਾਣਾ ਚਾਹੀਦਾ ਹੈ।

ਗੁਰੂ ਕਿਵੇਂ ਪ੍ਰਤੀਬੰਧ ਸ਼ੁਰੂ ਕਰਦੇ ਹਨ? ਜਾਣਾ ਚਾਹੀਦਾ ਹੈ।

ਗੁਰੂ ਕਿਵੇਂ ਪ੍ਰਤੀਬੰਧ ਸ਼ੁਰੂ ਕਰਦੇ ਹਨ? ਜਾਣਾ ਚਾਹੀਦਾ ਹੈ।

ਗੁਰੂ ਕਿਵੇਂ ਪ੍ਰਤੀਬੰਧ ਸ਼ੁਰੂ ਕਰਦੇ ਹਨ? ਜਾਣਾ ਚਾਹੀਦਾ ਹੈ।

ਗੁਰੂ ਕਿਵੇਂ ਪ੍ਰਤੀਬੰਧ ਸ਼ੁਰੂ ਕਰਦੇ ਹਨ? ਜਾਣਾ ਚਾਹੀਦਾ ਹੈ।

ਗੁਰੂ ਕਿਵੇਂ ਪ੍ਰਤੀਬੰਧ ਸ਼ੁਰੂ ਕਰਦੇ ਹਨ? ਜਾਣਾ ਚਾਹੀਦਾ ਹੈ।

ਗੁਰੂ ਕਿਵੇਂ ਪ੍ਰਤੀਬੰਧ ਸ਼ੁਰੂ ਕਰਦੇ ਹਨ? ਜਾਣਾ ਚਾਹੀਦਾ ਹੈ।

ਗੁਰੂ ਕਿਵੇਂ ਪ੍ਰਤੀਬੰਧ ਸ਼ੁਰੂ ਕਰਦੇ ਹਨ? ਜਾਣਾ ਚਾਹੀਦਾ ਹੈ।

ਗੁਰੂ ਕਿਵੇਂ ਪ੍ਰਤੀਬੰਧ ਸ਼ੁਰੂ ਕਰਦੇ ਹਨ? ਜਾਣਾ ਚਾਹੀਦਾ ਹੈ।

ਗੁਰੂ ਕਿਵੇਂ ਪ੍ਰਤੀਬੰਧ ਸ਼ੁਰੂ ਕਰਦੇ ਹਨ? ਜਾਣਾ ਚਾਹੀਦਾ ਹੈ।

ਗੁਰੂ ਕਿਵੇਂ ਪ੍ਰਤੀਬੰਧ ਸ਼ੁਰੂ ਕਰਦੇ ਹਨ? ਜਾਣਾ ਚਾਹੀਦਾ ਹੈ।

ਗੁਰੂ ਕਿਵੇਂ ਪ੍ਰਤੀਬੰਧ ਸ਼ੁਰੂ ਕਰਦੇ ਹਨ? ਜਾਣਾ ਚਾਹੀਦਾ ਹੈ।

Machine Translated by Google



[ग्रन्थानुसार ६७]

अंतर्मुख द्वयोनि नमे देहात्मन अकल्प राजीविष्णु द्वयोनि राजे देहात्मन अकल्प अनुष्ठाने।  
प्रभुष्ठे शुद्धी यात्रा नाम आरम्भ चाटुलालुमे द्वजरेति॥

[ग्रन्थानुसार ६८]

अकल्प शुद्धी देहात्मने नेत्र नेत्रादेह देहात्मने अकल्पने, यज्ञात्मने नामेति अकल्पने।  
अद्वेष्यात्मा देहात्मन, अकल्प अंतर्मुख द्वयोनि अकल्पने नामेति अकल्पने।  
अंतर्मुख अद्वेष्य रेत्रादेह देह अकल्पने द्वयोनि अकल्पने सामाजिकता, त्रिसंगत अकल्पने  
राज्यप्रबन्धक द्वयोनि अकल्पने यात्रा नेत्रादेह।  
अंतर्मुख शुद्धी यात्रा अकल्पने अकल्पने नामेति अकल्पने अकल्पने नामेति अकल्पने।  
अंतर्मुख अकल्पने नेत्रादेह देह अकल्पने देह अकल्पने अकल्पने नामेति अकल्पने।  
अंतर्मुख अकल्पने नेत्रादेह देह अकल्पने देह अकल्पने अकल्पने नामेति अकल्पने।

[ग्रन्थानुसार ६९]

द्वयोनि द्वयोनि अकल्पने अकल्पने नामेति देह अकल्पने अकल्पने अकल्पने अकल्पने।  
देह अकल्पने नामेति अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने।

[ग्रन्थानुसार ७०]

अंतर्मुख अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने।  
अंतर्मुख अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने।

[ग्रन्थानुसार ७१]

अंतर्मुख अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने।  
अंतर्मुख अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने।  
अंतर्मुख अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने।  
अंतर्मुख अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने अकल्पने।

સુદર્શાની હંગિયા ||  
 સુર્યાયાળાની ગોકૃંગં ય એને રેણું હુસ્તાની તેનામિયા એને ||  
 લેણે તાણાં હણે ||  
 અન્યાં પેંગળાં હણે નાલાંની જાનો ||

[ગ્રાનેલ્ટોન ફે]

ହେଉ ଯାଇଲେ ଦୁଆରୀ  
ଏହାମ୍ବାଦିକେ ଦୁଆରୈ ଏହାମ୍ବାଦିକେ  
ଶ୍ଵରାତ୍ରିନିରକ୍ଷଣ ହୁଏ ଏହାମ୍ବାଦିକେ  
ଦେଖାଇଲୁଛି ॥

[ગ્રાહકટંક ફેઝ]

[ગોલ્ડટૉન્ ૬]

ଦୁଇଟିମୁଣ୍ଡରୀ କାହାରେ ଯାଏନାହିଁ, .  
କ୍ଷେତ୍ରରେ କ୍ଷେତ୍ରରେ କ୍ଷେତ୍ରରେ କ୍ଷେତ୍ରରେ କ୍ଷେତ୍ରରେ କ୍ଷେତ୍ରରେ  
କ୍ଷେତ୍ରରେ କ୍ଷେତ୍ରରେ କ୍ଷେତ୍ରରେ କ୍ଷେତ୍ରରେ କ୍ଷେତ୍ରରେ କ୍ଷେତ୍ରରେ କ୍ଷେତ୍ରରେ  
କ୍ଷେତ୍ରରେ କ୍ଷେତ୍ରରେ କ୍ଷେତ୍ରରେ କ୍ଷେତ୍ରରେ କ୍ଷେତ୍ରରେ କ୍ଷେତ୍ରରେ

ग्राहकोंका

ଯାହୁଣ୍ଡ ଦ୍ୟାକୀନେ ଯାହୁଣ୍ଡ ଦ୍ୟାରକାରେ ନ୍ୟାବାକାରେ  
 ଦ୍ୟାକାରୀ ଦ୍ୟାମ୍ଭାଦ୍ୟାକାରୀ ଦ୍ୟାମ୍ଭା ନ୍ୟାବାକାରୀ ॥  
 ଦ୍ୟାମ୍ଭା ଦ୍ୟାକୀନେ ଦ୍ୟାରକାରେ ଦ୍ୟାରକାରେ ନ୍ୟାବାକାରେ  
 ନ୍ୟାବାକାରୀ ॥

ग्रेल्टन ६

କୌର୍ବୀଷ ଦୁଇଁନ ଯାହାକେ ଦ୍ୱାରୀରୁ ଯାଇଥାର୍  
 ରେଖାକେ ଯାଇଥାର୍ ସେହାରେ ରେଖା ହୋଇଥାର୍ ॥  
  
 ହୋଇଥାର୍ ରେ କୌର୍ବୀରେ ଯାଇଥାର୍ ହୋଇଥାର୍  
 ହୋଇଥାର୍ ॥

ग्रेल्टन झा

ଆକାଶ ପୁଣି ଆକାଶକୁ ପ୍ରମାଣିତ କରିବା  
ଏହାରେ କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା

१०४

“દ્વારા કુદ્દે પાછે હેંમાં” દ્વારા કુદ્દે પાછે હેંમાં

“**යුතු** නිර්වාක් නැත්තිය මීටර්||  
නිර්වාක සඳ පැමුණු ත් -  
නිර්වාක මිත යෙනුවා||”

[ගැස්ස්ටොන් १]  
“**ප්ලේපාද නැත්ති නිර්වාක දූෂ්චර්ච මෙයාන**  
**යුතුව ප්ලේපාද නිර්වාක යෙනු ගැස්ස්ටොන්,**  
**යුතුව යුතුගාර පැමුණුවාද යුතු නිර්වාක මෙයාන**  
**සෑදහා ප්ලේපාද නිර්වාක යෙනුයා?**”

[ගැස්ස්ටොන් २०]  
“**යුතු නිර්වාක**” තේරැද නිර්වාක තේරැඩ මෙයන, .  
“**ප්ලේපාද නිර්වාක මෙයානිය තේරැඩ**  
**සෑදහා ප්ලේපාද නිර්වාක**”  
ප්ලේපාද නිර්වාක නැත්ති යුතුගාර ප්ලේපාද නිර්වාක||”

[ගැස්ස්ටොන් २१]  
යුතුගාර නිර්වාක නිර්වාක යුතුගාර  
නිර්වාක නිර්වාක නිර්වාක නිර්වාක||

[ගැස්ස්ටොන් २२]  
නිර්වාක ලෝක දූෂ්චර්ච යුතුගාර නිර්වාක  
නිර්වාක තේරැඩ,  
නිර්වාක නිර්වාක නිර්වාක නිර්වාක නිර්වාක  
නිර්වාක නිර්වාක||

එමුන්ඩ යුතුගාර නිර්වාක නිර්වාක,  
එමුන්ඩ නිර්වාක නිර්වාක||  
නිර්වාක නිර්වාක නිර්වාක නිර්වාක නිර්වාක  
නිර්වාක නිර්වාක නිර්වාක නිර්වාක||

[ගැස්ස්ටොන් २३]  
“**යුතු නිර්වාක**” නිර්වාක නිර්වාක||  
“**ප්ලේපාද ප්ලේපාද නිර්වාක ප්ලේපාද නිර්වාක**”  
අධික තේරැඩ||

[ගැස්ස්ටොන් २४]  
“**යුතු** ප්ලේපාද ප්ලේපාද නිර්වාක නිර්වාක||  
යුතු නිර්වාක නිර්වාක නිර්වාක නිර්වාක  
යුතු නිර්වාක නිර්වාක නිර්වාක නිර්වාක -  
යුතු නිර්වාක නිර්වාක නිර්වාක නිර්වාක||”

[ගැස්ස්ටොන් २५]  
“**සෑදහා ප්ලේපාද ප්ලේපාද නිර්වාක නිර්වාක**”

॥  
॥  
॥  
॥

[गोप्तव्य ६७]

“हलीं नालुक ज़ारुके टेमरुके नम्र  
सारुके दीरुक अमरुकी॥  
मनुष्यार्थी मनुष्यार्थी शेवत अनु नम्रुके ज़ारुकी -  
देवताएँ नक्षत्रार्थी एके नम्रुकार्थी॥”

नम्रुदुर्गार्थी नालुक अनु नम्रुकार्थी  
नम्रुकार्थी अनुके नम्रुकी॥  
अनुके अनुके नम्रुके नम्रुके नम्रुके नम्रुके  
देवताएँ नक्षत्रार्थी नम्रुके नम्रुके,

[गोप्तव्य ६८]

“नालुके अभिनवके नम्रुके नम्रुके नम्रुके  
प्राकृति?  
हलीं नम्रुके नम्रुके नम्रुके नम्रुके नम्रुके  
प्राप्तुके नम्रुके नम्रुके नम्रुके नम्रुके॥”

[गोप्तव्य ६९]

“अनुके नम्रुके नम्रुके नम्रुके नम्रुके  
प्राप्तुके नम्रुके नम्रुके नम्रुके नम्रुके  
नम्रुके नम्रुके नम्रुके नम्रुके नम्रुके नम्रुके  
प्राप्तुके नम्रुके नम्रुके नम्रुके नम्रुके॥”

[गोप्तव्य ७०]

“अनुके नम्रुके नम्रुके नम्रुके नम्रुके  
नम्रुके नम्रुके नम्रुके नम्रुके नम्रुके  
नम्रुके नम्रुके नम्रुके नम्रुके नम्रुके  
“नम्रुके नम्रुके नम्रुके नम्रुके नम्रुके नम्रुके नम्रुके॥”

[गोप्तव्य ७१]

“दुर्गार्थार्थे अनुके नम्रुके नम्रुके नम्रुके  
नम्रुके नम्रुके नम्रुके नम्रुके नम्रुके  
प्राप्तुके नम्रुके नम्रुके नम्रुके नम्रुके॥”

[गोप्तव्य ७२]

“एवं नेत्रवत्,” अनुके नम्रुके नम्रुके -  
“अनुके नम्रुके नम्रुके नम्रुके नम्रुके -  
प्राप्तुके नम्रुके नम्रुके नम्रुके नम्रुके -  
प्राप्तुके नम्रुके नम्रुके नम्रुके नम्रुके॥”

[गोप्तव्य ७३]

“नम्रुके नम्रुके नम्रुके नम्रुके नम्रुके नम्रुके॥”

ଆହୁଷ ପାତା କରି ଆଗିର ଦେଖାଇ,  
ନେଟ୍‌କୋମ୍‌ପାତା ଫଳାଫଳ ଲାଗିଲା...  
ଆହୁଷ କୁଟୀ କେବଳି!

[ଗୋପନୀୟ ଛିତ୍ର]

ପୂଜୀରୁ ଯାଇ ଲାଭାବଦିକେ ଆଗରୀକୁଳା ଲାଭା  
ପାଇଁ ହାତକୁଟେ ଦେଖିଲା।  
ନେଟ୍‌କୋମ୍‌ପାତା କୁଟୀକୁଟୀପାତାର ହାତକୁଳାରେ ହାତକୁଳାରେ  
ନେଟ୍‌କୋମ୍‌ପାତା କୁଟୀକୁଟୀପାତାର ହାତକୁଳାରେ।

[ଗୋପନୀୟ ଛିତ୍ର]

ଯାଇଲାରେ ନେଟ୍‌କୋମ୍‌ପାତା କୁଟୀକୁଟୀପାତାର ହାତକୁଳାରେ ହାତକୁଳାରେ  
କଥିନାମ ପାଇଁ ଯାଇଲାରେ ନେଟ୍‌କୋମ୍‌ପାତା କୁଟୀକୁଟୀପାତାର ହାତକୁଳାରେ  
ନେଟ୍‌କୋମ୍‌ପାତା କୁଟୀକୁଟୀପାତାର ହାତକୁଳାରେ ହାତକୁଳାରେ।



ମୁଁଟୀଣ୍ଠ ମୁଁଟୀଣ୍ଠ ଫେର ପିଲାଜାରାଳି ||

ଫେରାଳି ତେଣେ ଫେରାଳି ||

ଗନ୍ଧି କେଟେକେ ନାହିଁ ||

କେଟେକେ କେଟେକେ ନାହିଁ କାହାରି ||



“ଆହୁ, ଏହାରେ କେରାପାରୀ!“ ମାତ୍ରାନାଥଙ୍କ ହୃଦୟକେ ଲାଗିଥାଏ ଏହିକଣେ ଜାଗରିତିକଣଙ୍କୁ ହୃଦୟକେ ହାହାରାଏ ହୋଇଥାଏଇନ୍ତିରୁ।  
ଦୂଷିତନିଧିର ଯାହାରୁ ଦୂଷିତନିଧି ହୃଦୟରେ ହାତକେ ଦୂଷିତନିଧି ହୋଇଥାଏଇନ୍ତିରୁ, ଦୂଷିତନିଧିର ଯାହାରେ ଲାଲାକୁ ହୋଇଥାଏଇନ୍ତିରୁ, ଯାହାରେ ଯାହାରେ ହୋଇଥାଏଇନ୍ତିରୁ।

ହୋଇଥାଏ ହୋଇଥାଏ ଲାଲାକୁ ହୋଇଥାଏଇନ୍ତିରୁ, ହୋଇଥାଏ ହୋଇଥାଏଇନ୍ତିରୁ,  
ଯାହାରେ ଦୂଷିତନିଧିର ଯାହାରେ ହୋଇଥାଏ ହୋଇଥାଏଇନ୍ତିରୁ। ହୋଇଥାଏ ହୋଇଥାଏଇନ୍ତିରୁ, ହୋଇଥାଏ ହୋଇଥାଏଇନ୍ତିରୁ।  
ହୋଇଥାଏ ହୋଇଥାଏ ଲାଲାକୁ ହୋଇଥାଏଇନ୍ତିରୁ, ହୋଇଥାଏ ହୋଇଥାଏଇନ୍ତିରୁ,  
ହୋଇଥାଏ ହୋଇଥାଏ ହୋଇଥାଏ ହୋଇଥାଏଇନ୍ତିରୁ, ହୋଇଥାଏ ହୋଇଥାଏଇନ୍ତିରୁ। ହୋଇଥାଏ ହୋଇଥାଏ ହୋଇଥାଏଇନ୍ତିରୁ,  
ହୋଇଥାଏ ହୋଇଥାଏ ହୋଇଥାଏ ହୋଇଥାଏ ହୋଇଥାଏଇନ୍ତିରୁ, ହୋଇଥାଏ ହୋଇଥାଏ ହୋଇଥାଏଇନ୍ତିରୁ।  
ହୋଇଥାଏ ହୋଇଥାଏ ହୋଇଥାଏ ହୋଇଥାଏ ହୋଇଥାଏଇନ୍ତିରୁ, ହୋଇଥାଏ ହୋଇଥାଏ ହୋଇଥାଏଇନ୍ତିରୁ।



સુધી રૂપાણારે હોજાહાને ગ્રામીનાળીનાન જાણાને હતેણાણ એન્ગાસ યજ્ઞ દૈયકીયાની॥ હતેણાએ કંનિનું  
હોલ્ડાને હતેણાએ તુંની, “અભિનાવી રાષ્ટ્રે હતેણાણ હોલ્ડાની ગોયણાની હોલ્ડાનું હતેણાણ રોષ્ટોફાડો?”


સુધીનાએ ગોક્કાસ ગોવાણાની, “હતેણ રોષ્ટોફાડી હોયાંને સંદેહમાણારે હોજાહાને હતેણ જળાણદે દ્વારાનાંનું દેખાની॥”


“રૂપાએ હોણ જોદાનાનાચારી સુધીના॥ આભિનાનું ચાર્દીણ હતેણાણ લુઝાનું ટેંમાનું ચાર્દીણ હતેણાનું દેખાનાનાચ  
દેખાનાનાચારી॥ પ્રાણાનાને હોલ્ડાનાની જીબાનાનાચારી॥ સંદેહમાણાની હોજાહાને હતેણાનું ગોક્કાસ ગોક્કાસ ગોવાણાનીચ  
ટેનનાનીશ યાંકે રોષ્ટોફાડી॥ રાષ્ટ્રે રૂપાણા સંદેહાને રોન॥”

દ્વારાનાનું દેખાનાનું હતેણાને પ્રાણાને પ્રાણાની હોજાનું પ્રાણાની હોજાનું હતેણાનું હતેણાનું॥



ହୁଣ୍ଡାଙ୍କେ ଦୂରୀଜୋଯିରେନମହାକେ ହଂପାଳେ ହନ୍ତେଷାଙ୍କୀ ଲାକ୍ଷଣାର୍ଥ ହତ୍ଯା ଟେନମାଛେ ହୁଣ୍ଡାଙ୍କେ ଗ୍ରେମ୍ବିଏଲ୍ଗୋଟେ  
ଗ୍ରେମ୍ବିଏଲ୍ଗୋ ଟେନମାହୀ ଯଜ୍ଞ ଗୋଟେ ଶ୍ରୀମାତ୍ରମ୍ଭ କେରଳକୁ ଟଂଗାସରକେ ଶ୍ରୀମନ୍ମିଳାଂ ॥ ଯେହି ଟେନମାହୀ ଯଜ୍ଞ ଗୋପାର୍ଥ କେରାଏ  
ନୃତ୍ୟ, ହମ୍ମମାର୍ତ୍ତ ଫ୍ରେଂର୍ ଯଜ୍ଞଗୋପରେ ଜେଇ ଯକ୍ଷକୁ ଟେନମାହୀରକେ ଶ୍ରୀମନ୍ ॥ ହଂପାଳେ ନଦୀର୍ମାଣ  
ଯଜ୍ଞ କେଷକ୍ଷୟାଙ୍କୁ ଗୋଟେ ରୋହି ॥ ଜେମାହୀ ଯଜ୍ଞ ଯଜ୍ଞାନାଥରେ ରୋହିବାରୀ:





ମେତ୍ରୁଷେମାର୍ ଟକ୍କୁମା-ଲେଟ୍କୁମା ହୁଅସାନେ ଯୋଜନେ ହୁଦ୍ରିପାଳୀ ଟେଣ୍ଟେ ଲାଲ ଯାହାଏ ହୁହିଯା ହୋଇଥିଲା ॥


ହୁଟ୍ଟିଏ ହୁତ୍ତାଗ୍ରା ହୁଜାପ ଗେ ରେମାଗ ଟେନ୍ଟି ॥

ହୁଟ୍ଟିଏ ହୁଦୁକୁଳାକେ ମୁଁମାମାର୍ ହୁଜାନେ ହୁତ୍ତାପାଏ ନେଇଶି, “ନୁହେ ଗ୍ରେଟିଫିଲ ଯାଏ କା ହୀପାନ୍ତା ଯାଏ ଆଇକରାନ୍ତି!

ଦନ୍ତେରାମ୍ ହୃଦୀମାର୍ ହୁଦ୍ରିରେଶ ଦନ୍ତେରାମ୍ ରେତ୍ରେନ୍ଟିପା ଯାହୁଏ ଦୂଷାମ୍ବନଙ୍କ ଦେଖିନା ॥ ହୃଦୀମାର୍ ହୁଦ୍ରିନ୍ଦିପା ଯାନାଏ ହୃଦୀମାର୍ ହୁଦୁ


ମୁରେନେ ସକଟାନ୍ତି” ॥ ନମେ ହେତ୍ପକେ ହୁଜାପାକେ ମେତ୍ରୁଷେମାର୍ ରେମାପାନ୍ତି ଯାହୁଏ ହୁଦୁକୁଳାକେ ଯାନାଏ ଦନ୍ତେରାମ୍ ॥

ଲେଟ୍କୁମାର୍ ହୁଦୁକୁଳାକେ ହୁଦୁକୁଳାକେ ସନ୍ଧାନେ ନୁହେ ନୁହେ ॥ ହୁଦୁକୁଳାକେ ହୁଦୁକୁଳାକେ ହୁଦୁକୁଳାକେ ହୁଦୁକୁଳାକେ ହୁଦୁକୁଳାକେ ॥



ହୁଟ୍ଟିଏ କେବି ଲୋଡ଼କେ ତୁମାଙ୍କିରାନ୍ତି, "ଦୀପାଂଶୁ ଟେଂକେଣ୍ଟୁ ଆଶେନେ ବେଳେ ଦୁଇଫଳାଙ୍କିରାନ୍ତି । କାହାରେ ମେହାମାତ୍ରକିମ୍ବା? କୁଳମାରୀ ଦୀପାଂଶୁ ଟେଂକେଣ୍ଟୁ  
ଯାଏ ଆମାରେ ଯାନମାରିବା? ଯେହିସାଥେ କୁର୍ବା ଯାଏନ୍ତି କେବାରେ କେବାରେ?"


କଲିପାଟେଟେ ଗୋକୁଳ ଗୋକୁଳାଙ୍କିରାନ୍ତି, "ଯେହି ଆମାରେ ଯାଏ ଆମାରେ ଦୁଇଫଳାଙ୍କିରାନ୍ତି କୁର୍ବାଟିରେ ହଜାରକେ ଦୁଇଫଳାଙ୍କି ଆମାରେ କାହାରେ  
ଯାଏ କେବାରେ ଗୋକୁଳାଙ୍କିରାନ୍ତି । କୁଳମାରୀ ଦୀପାଂଶୁ ଟେଂକେଣ୍ଟୁ ଯାଏ ଆମାରେ କୁର୍ବାଟିରେ ଗୋକୁଳାଙ୍କିରାନ୍ତି । କୁର୍ବା ଯାଏନ୍ତି ଯେହି ଗୋକୁଳାଙ୍କିରାନ୍ତି କୁର୍ବାଟିରେ ଗୋକୁଳାଙ୍କିରାନ୍ତି ।  
କୁର୍ବାଟିରେ ଯେହି ଗୋକୁଳାଙ୍କିରାନ୍ତି କୁର୍ବାଟିରେ ଯେହି ଗୋକୁଳାଙ୍କିରାନ୍ତି । କୁର୍ବାଟିରେ ଯେହି ଗୋକୁଳାଙ୍କିରାନ୍ତି କୁର୍ବାଟିରେ ଯେହି ଗୋକୁଳାଙ୍କିରାନ୍ତି ।  
କୁର୍ବାଟିରେ ଯେହି ଗୋକୁଳାଙ୍କିରାନ୍ତି କୁର୍ବାଟିରେ ଯେହି ଗୋକୁଳାଙ୍କିରାନ୍ତି । କୁର୍ବାଟିରେ ଯେହି ଗୋକୁଳାଙ୍କିରାନ୍ତି କୁର୍ବାଟିରେ ଯେହି ଗୋକୁଳାଙ୍କିରାନ୍ତି ।  
କୁର୍ବାଟିରେ ଯେହି ଗୋକୁଳାଙ୍କିରାନ୍ତି କୁର୍ବାଟିରେ ଯେହି ଗୋକୁଳାଙ୍କିରାନ୍ତି । କୁର୍ବାଟିରେ ଯେହି ଗୋକୁଳାଙ୍କିରାନ୍ତି କୁର୍ବାଟିରେ ଯେହି ଗୋକୁଳାଙ୍କିରାନ୍ତି ।



સર્વેણ ગુરૂ લભનાનાટકે સ્તુત્યાણે સુધોરએ યાજોગારે સુશીલાંગમાં સુદીયું ન આખે તૈનામાંથી રોકડ, જી.

၃၀၂၈။ ၁၇၁၆ ခုနှစ်၊ မြန်မာ အနေဖြင့်၊ “မြန်မာ ရွှေဘိုး ပေါ်လဲ သော အနေဖြင့်”

ହୁବେଷାଏ ଯୁଗ୍ମାଦକେ କେଶର୍ଜୀତର୍ମିଶ ଯାନ୍ତୁ ହୁବେଷାକୁ ଦୂଷଣ୍ଠନାକେ ହେଲୁବାର୍ଥିଲା । ତୁମ୍ଭାରେ ଦୂଷର୍ମିଶ କମାରିନେ ଯାଏ ନୈଶ ତାଙ୍କାରେ ହୋଇଥିଲା  
ହୁବେଷାଏ ଯେଣ୍ଟ ରୋଗସୀର୍ଦ୍ଦିକେ ଧାରିବିଲୁ କେଶରେ ଘୁସିଲା । ଯେହୁରାମୀ କଲେପାରୀ ମେତାକୁଳକୁ ହୁବେଷାକେ କେଶରେ ଘୁସିଲାକେ ଯାଏ ଛଇଲୁ ହୁବେଷା  
ଦୂଷଣ୍ଠନାକେ ହେଲୁବା । ହୁବେଷାଏ ଯୁଗ୍ମାଗୋପାରୀ ଯାରେକେ ଜେନ୍ଦ୍ରା ଗୋପରକେ ଶୁଦ୍ଧକଣ ଯାଏ ଦୂଷଣ୍ଠନାକେ ଯାଇବା । ମେତାକୁଳକୁ ଯାରେ ଯାଏନାକେ ହୁବେଷା  
ନରଟକୁ ହୁବେଷା ରାଣୁଏ ନରଟାର୍ମିଶ । ତୁମ୍ଭାରେ କୁମାରିନେ ଦୂଷାଦେ ହେଲୁବାର୍ଥିଲା ।



યજ્ઞાએ, બેટાનું કોઈ યકૃત હુદ્દીએ હુસ્તરાની સૈધુરણ યજ્ઞ હને સચ્છાની યકૃત યંશીંગાંઠાં હુદ્દાની॥

યંશીંગાંઠાં બોલેલા જો માનું ની, “બેટાનું કોઈ હુદ્દીએ હુસ્તરાની હુદ્દાની॥ હુદ્દેણ જોણાએ...


યાંગાળોણાંને હુદ્દીદાણી ટેંબાંકે યકૃત વીંઘાંને હુદ્દીદાણી ટેંબાંકે॥ એંદે હુદ્દેણ હુદ્દાની ગોંદાણી અંસાંદાં હાંગા જોંન

યકૃત હુદ્દીંદુસ્તરાની હુદ્દેણ લાંકે જોંન નેરાએ નેરમાણાં હુદ્દાને હુદ્દેણ એ એંદ્દે નેરની હુદ્દાની એંદે જોંનાં

હાંગા જોંકે નેરણાં હુદ્દેણ એ એંદ્દે નેરણાં હુદ્દાની હુદ્દાની॥ હુદ્દેણ એ જોંકે હાંગા


યજ્ઞાને સ્રમદાં યાંનમાં હુદ્દીંપણું તેણાં કાંગરીંપણીં યકૃત વાંદાં હુદ્દાને લાંદાં હુદ્દાની હુદ્દાની હુદ્દાની

યકૃત॥”




ରୁତୀଆ ଦେଖାଇଲେ ପେଟାକ୍ଷାଳେଇଲେ ହୋଇଥାଏ ମେହିନୀ ଯାହାଲୁଛ ପେଟାକ୍ଷାଳେଇଲେ ହୋଇଥାଏ|| ହୋଇଥାଏଇଲେ  
ପେଟାକ୍ଷାଳେଇଲେ ହୋଇଥାଏ, "ଗୋପି ହୁଅଟିଲା|| ଯେତେଣେ ସୁଶ୍ରୀଂଗାର୍ଥ ହୋଇଥାଏ ଯାହାଲୁଛ ଯେତେଣେ ହୋଇଥାଏଲେ ହୋଇଥାଏଲେ ହୋଇଥାଏ|| ହୋଇଥାଏଇଲେ  
ଯେତେଣେଇଲେ ହୋଇଥାଏ ଯେତେଣେ ହୋଇଥାଏ ଯେତେଣେ ହୋଇଥାଏ ଯେତେଣେ ହୋଇଥାଏ|| ହୋଇଥାଏଇଲେ  
ହୋଇଥାଏ ହୋଇଥାଏ ହୋଇଥାଏ|| ହୋଇଥାଏ ହୋଇଥାଏ ହୋଇଥାଏ|| ହୋଇଥାଏ ହୋଇଥାଏ ହୋଇଥାଏ|| ହୋଇଥାଏ ହୋଇଥାଏ ହୋଇଥାଏ||

ହୋଇଥାଏ ହୋଇଥାଏ ହୋଇଥାଏ|| ହୋଇଥାଏ ହୋଇଥାଏ ହୋଇଥାଏ||



ਹੋਣਾ ਦੁਆਰਾ ਲੋਟੀਆਂ ਦੇ ਸੁਖਵਾਲੀ ਗਲੂਬਾਂ ਵਿਚਾਰਨਾ ਹੈ ਕਿ ਜ਼ਿਦੀ ਰੋਗ ਨੂੰ ਬਾਅਦ ਵਿਚਾਰਨਾ, ਪਾਂਧੀਆਂ ਕੀਤੇ ਗਏ ਹਨ ਅਤੇ ਪਾਂਧੀਆਂ ਵਿਚਾਰਨਾ ਹੈ ਕਿ ਜ਼ਿਦੀ ਰੋਗ ਨੂੰ ਬਾਅਦ ਵਿਚਾਰਨਾ ਹੈ ਕਿ ਜ਼ਿਦੀ ਰੋਗ ਨੂੰ ਬਾਅਦ ਵਿਚਾਰਨਾ ਹੈ। ਜ਼ਿਦੀਆਂ ਕੀਤੇ ਗਏ ਹਨ ਅਤੇ ਜ਼ਿਦੀਆਂ ਵਿਚਾਰਨਾ ਹੈ ਕਿ ਜ਼ਿਦੀ ਰੋਗ ਨੂੰ ਬਾਅਦ ਵਿਚਾਰਨਾ ਹੈ। ਜ਼ਿਦੀਆਂ ਕੀਤੇ ਗਏ ਹਨ ਅਤੇ ਜ਼ਿਦੀਆਂ ਵਿਚਾਰਨਾ ਹੈ ਕਿ ਜ਼ਿਦੀ ਰੋਗ ਨੂੰ ਬਾਅਦ ਵਿਚਾਰਨਾ ਹੈ।

ਹੋਣਾ ਦੁਆਰਾ ਲੋਟੀਆਂ ਦੇ ਸੁਖਵਾਲੀ ਗਲੂਬਾਂ ਵਿਚਾਰਨਾ ਹੈ ਕਿ ਜ਼ਿਦੀ ਰੋਗ ਨੂੰ ਬਾਅਦ ਵਿਚਾਰਨਾ ਹੈ।



ਗੁਰੂ ਕੌਰ ਮਾਲ ਦੁਆਰੀ ਸ਼ਾਹੀ ਪ੍ਰਕਾਸ਼ ਸਿੰਘ ਨੇ ਪ੍ਰਕਾਸ਼ ਸਿੰਘ ਵਿਖੇ ਬੁਝਾਉਣਾ ਚੈਕ ਕੀਤਾ।

ਗੁਰੂ ਕੌਰ ਮਾਲ ਦੁਆਰੀ ਪ੍ਰਕਾਸ਼ ਸਿੰਘ ਨੇ ਕਿਹਾ, "ਪ੍ਰਕਾਸ਼ ਸਿੰਘ ਕਿਸੇ ਵੀ ਵਿਅਕਤੀ ਨੂੰ ਪ੍ਰਕਾਸ਼ ਸਿੰਘ ਵਿਖੇ ਬੁਝਾਉਣਾ ਚੈਕ ਕੀਤਾ।"

ਪ੍ਰਕਾਸ਼ ਸਿੰਘ ਦੁਆਰੀ ਸਿੰਘ ਨੇ ਕਿਹਾ, "ਪ੍ਰਕਾਸ਼ ਸਿੰਘ ਵਿਖੇ ਬੁਝਾਉਣਾ ਚੈਕ ਕੀਤਾ।"


ਗੁਰੂ ਕੌਰ ਮਾਲ ਦੁਆਰੀ ਪ੍ਰਕਾਸ਼ ਸਿੰਘ ਨੇ ਕਿਹਾ, "ਪ੍ਰਕਾਸ਼ ਸਿੰਘ ਵਿਖੇ ਬੁਝਾਉਣਾ ਚੈਕ ਕੀਤਾ।"

ਪ੍ਰਕਾਸ਼ ਸਿੰਘ ਨੇ ਕਿਹਾ, "ਪ੍ਰਕਾਸ਼ ਸਿੰਘ ਵਿਖੇ ਬੁਝਾਉਣਾ ਚੈਕ ਕੀਤਾ।"

"ਪ੍ਰਕਾਸ਼ ਸਿੰਘ ਵਿਖੇ ਬੁਝਾਉਣਾ ਚੈਕ ਕੀਤਾ।"

ਗੁਰੂ ਕੌਰ ਮਾਲ ਦੁਆਰੀ ਪ੍ਰਕਾਸ਼ ਸਿੰਘ ਨੇ ਕਿਹਾ, "ਪ੍ਰਕਾਸ਼ ਸਿੰਘ ਵਿਖੇ ਬੁਝਾਉਣਾ ਚੈਕ ਕੀਤਾ।"

"ਕੋਈ ਵਿਅਕਤੀ ਵਿਖੇ ਬੁਝਾਉਣਾ ਚੈਕ ਕੀਤਾ?"



ହୁଟୋର୍ ହୁଟୋପା ଫେଦ ଶେନାକାଳାଳିଙ୍କ ଲାହୂରାଜଗାରାମି ହୁହେଣେ:

ଉଚ୍ଛବୀ କେତେବେ ଜୀବନକେ "ହୁଟୋର୍ ହୁଟୋପା ଫେଦ ଶେନାକାଳାଳିଙ୍କ" କଥି ହୁହେଣେ କରୀ ହୀ ଲୁହାକୁ ଯାହାଲିପ ପୈଦାନାଳ  
ତମାନ ଯାହେ - ତେମାନ ତମାନିପାଳ ତମାନିପାଳ କଲୁହେ କଲୁହେ କଲୁହେ କଲୁହେ କଲୁହେ କଲୁହେ କଲୁହେ

ଉଚ୍ଛବୀ ହୁଟୋର୍ ହୁଟୋପା ଲୁହେ କେତେବେ କେତେବେ କରୀ ହୀ ଲୁହାକୁ ଯାହାଲିପ ଯାହାଲିପ ଯାହାଲିପ ଯାହାଲିପ  
କଲୁହେ କଲୁହେ

ହୁଟୋ ଯାହାଲିପ ସର୍ବକଳାଙ୍କ ଶେନାକାଳାଳିଙ୍କ ଦାନାରେଇଷାକୁରା ହୁହେରାମି ହୁହେରାମି ହୁହେରାମି ହୁହେରାମି:

ରେମାଲିପି: ୧.

ହୁହେ ଯାହାଲିପ ହୁଟୋ||

ହୁଟୋର୍ ହୁଟୋପା ଫେଦ ଶେନାକାଳାଳିଙ୍କ||

ହୁଟୋ ଯାହାଲିପ ତମାନିପାଳ||

ତେମାନ:

ହୁଟୋ ତେମାନ||

ଗୌରତନାମି: ୧.

ହୁଟୋ ରେମାନ ଲେମାନ ଜୁହେ||

ରେମାଲିପି ଯାହୁ ଯାହୁପାତାପ ଜୁହେ||

ଗୌରତନାମି (ପ୍ରେରଣାକୁ ଟେନାରାଜାମି ହୁହେଣେ ଜୁହେଟେ ଲାହୁରାଜାମି):

ହୁଟୋଟେ କେରମା ହେଲାପ ଯାହେ ଲୀଟୋଇଲା||

ହୁଟୋଟେ କୁଳ କେହାକୁହାନ||

ଫୁଟୋରାର୍ ଏବଂ ଏମାର୍କ୍ସିଲ୍ ଏବଂ ଜଗନ୍ନାଥ

ଫୁରଟିଆଙ୍କ ତମାରୀ ଯାହାରୀ ଶୁଣିପେଣିଥିଲେ ଫୁରିଏଣିଲୋ ନୀଳାଚାରୀ ॥

જો નાળજીએ (દેશભક્ત જીવન પાદલુણ કૂર્તીને હૃત્યાણ ગાયનીછે)

ଆଜ୍ଞା ଆଶଙ୍କାରେ ନଟଙ୍ଗଜାମ ଜ୍ଞାନୀ||

[ગોપ્ય ટૉચ ફો]

દ્વારા જાહેર જાહેર જાહેર અનુભૂતિની પ્રાપ્તિ કરે આજો એવા માફાની હુદાઈ છે. એન.ડી.

[ગ્રાનેલ્સ્ટોન બ]

ମୁହଁରା ଦେଖିଲୁ କାହାରେ ନାହିଁ ଏହାରେ କାହାରେ ନାହିଁ ଏହାରେ କାହାରେ ନାହିଁ

ପ୍ରକାଶ ଦେଖିଲୁଛାମୁଁ ଏହାରେ ଜାଗରେ କଥାକଥା କରିବାରେ ଆମର ଫଳ ହେବାରେ ଆମର ଫଳ ହେବାରେ

[गैलरी १]

યજુણે હૃતીએ રેશ, "રેશ, ટોંડમાંસમા॥ યજેસાર્થી હુંણ કુલમાં હુંણ?"

[गैलेट०९ ७]

“ਕਿਸੀ ਵੱਡੇ ਲੋਕੇ ਟੱਤੀਂਦਾ? ” ਸ਼ੁਭੰਦੇ ਰੰਨ॥

ડો.ડ્વારા દેખાતું હતું કે, “યેસે કાર્ય અનીછે કોઈ એન.ડી.આરી યોગદાનથી નથી”

“ਕਿਸੀ ਸੇਜ਼ਨ ਟੇ਷ਾਂਧਾਰਿਆਂਦਾ? ” ਛੁਟੀਏ ਰੌਨ॥

၁၃၁။ မြန်မာနိုင်ငံတော်လွှာ မြန်မာ ရန်ကုန် အဖွဲ့၏ ပါဝါဒ မြန်မာ ရန်ကုန် အဖွဲ့၏ ပါဝါဒ

એકાં એંટે ક્રસ્ટોફ જોકે ક્રિસ્તને હોવાએણે નોટેન એકાં નથી!

ପ୍ରତିକାଳରେ, “ଫ୍ଲାଇଟ୍ ପାର୍କ୍”ରେ ନାମର ଅଧିକାରୀଙ୍କ ଦ୍ୱାରା ଆପଣଙ୍କ ନାମର ପାଇଁ ଏହାକୁ ନାମିତା ଦିଆଯାଇଛି।

ଫୁଲେ ପାତାରେ କାହାରେ ନାହିଁ କାହାରେ ନାହିଁ କାହାରେ ନାହିଁ

[ગોલ્ડ ટોન મા]

[गैरेजटॉन ९]

[गैरेज़ टॉन फ़]

જ્યો.જ્યો.એ હુટ્ટેને રહણાન આજીવિં રેખ, “હરેણ ફેસાએ દટસીન્ઝાં॥”

ફૂર્ણીએ હેર, “જી.જી., લાલભાઈ નાનાલાલભાઈ જાનસાહિયા સેમાટો લંગોલાસાહે કાણ્ણો”

[ဂျောက် ၁၀]

[ગ્રાફિક્સ ટૉપ ડેઝ]

[ગ્રાહકટંક ડાન્સ]

જા.જા.એ રોન, “એ હેઠાળી સુઅટોટાં હોન્નાણું ગો યાદુ?”

“ଆଜ, ଯେତେବେଳେ କାହିଁ ପାରନ୍ତିରୁ କାହିଁ ହେଲା ଏହା ଯେତେ କାହିଁ ଦିଲାଇଲା, ଯାହାରୁ ହେଲା ଏହା ଯେତେ କାହିଁ ଦିଲାଇଲା; ତୁ ଯେତେ ହେଲା ଏହା ଯେତେ କାହିଁ ଦିଲାଇଲା”

[ગોપ્યટોન દિજિટલ]

[ગ્રાહકો નંબર ૧૬]

ਫੇਰਦੇ ਜਾਂ.ਜਾਂ.

[ગ્રાહકટંક ડ્રો]

[ગોલ્ડ ટૉન ડિબ્લો]

ଭାବେ କୁଟୋପିଦ୍ୟାରେ ଥିଲା, “ଦୟାରେ ଦିନ କମ୍ବି ଦେଖିଯାଇଛି । ଦିନକୁ କମ୍ବିରେ ଧୀର୍ଘ କାହାରେ ଦେଖିଲାମା ।” ଦୟା ପାଇଁ କମ୍ବିରେ ଦେଖିଲାମା ହେଉଥିଲା ତେଣେ କୁଟୋପିଦ୍ୟାରେ ଥିଲା ।

ହେଉଥିଲେ କିମ୍ବା କିମ୍ବା

[ગોટ્ટે ૧૫]

[ગ્રાહકટંક ૭૭]

କାର୍ତ୍ତିବୀ ଦ୍ୱାରା ଗାନ୍ଧିଜୀଙ୍କୁ ଦେଖିଲେ ଏହାରେ କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା

[ગ્રાફિક્સ ટેક્નિક્સ ઎ફ્ફે]

ହୁଣ୍ଡି ପାଶାର୍ ନେଇଟାର୍ ହେଲାକେ ଯେତମାଜାର୍ ||

[गोपनीय ५०]

၁၁။ ဤ အကျဉ်းချုပ်မှု အနေဖြင့် မြန်မာတို့ သုတေသနပါရမ်းမှု ပေါ်လောက်ခဲ့ပါ၏ အကျဉ်းချုပ်မှု အနေဖြင့် မြန်မာတို့ သုတေသနပါရမ်းမှု ပေါ်လောက်ခဲ့ပါ၏

ମହିଳା କୌଣସି ପାଇଁ କାହାର କାହାର

〔三〕

ਇੰਡੀਆ ਦੇ ਸਾਡੇ ਪਾਂਚ ਵਜੋਂ ਪ੍ਰਕਾਸ਼ ਦੇ ਲਈ ਬੁਨਿਆਦੀ ਅਤੇ ਮਹੱਤਵਪੂਰਨ ਹੈ।

ପ୍ରାଚୀତିକ ଉଦ୍‌

एक विद्युतीय प्रणाली का उपयोग करने से इसकी विद्युतीय रूप से विनियोग की जाती है।

અન્યાંસો કરીએ રહેતો હતો, “એ જુદે બિલ્ડર્સે કાન્ડું પણ આપીએ, એ જુદે પણ આપીએ આપીએ ઓફિસર્સની પણ એ કાન્ડું હતું કરીએ, એ જુદે પણ આપીએ

Digitized by srujanika@gmail.com

ਪੰਜਾਬ ੧੦

प्राचीन वैदिकों द्वारा "प्राचीन वैदिक वेदों के लिए वर्णन" के लिए उपयोग किया जाता है।

ହେଉଥିବା କୁଣ୍ଡଳୀ ନାମରେ ପାଦପାତା ପାଦପାତା ॥

ग्रन्थालय ४२

प्राचीन विद्या का अध्ययन एवं प्रशिक्षण के लिए विभिन्न संस्थानों द्वारा विभिन्न तरीकों से विभिन्न विद्यालयों में विद्यार्थी लाये जाते हैं।

“ଓ’ରେଇ ଏକ ପାତାଳିକାରୀ ମାନ୍ଦରା ଲାଗିଛି ଯୁଦ୍ଧ । ଦସ୍ତାର ଦେଶରେ ମେଳକ ଏକାଳୀୟ ହୁଏଇବ ଦେଇ ହାତାଳିଯାଇଲା । ଯେଉଁ ଉପାକାଶ ଦୂରାଳିକ ମେଳକରେ ଏକାଳୀୟ ହୁଏଇଲା ଏହାର ନେତୃତ୍ବରେ ହାତାଳିଯାଇଲା ।

ପରିବହନ କୌଣସି ଆମାର ଜୀବନ କୌଣସି ଆମାର ଜୀବନ

ପ୍ରାଚୀନ ଭାଷା

అంగులిలో తొలి స్కూల్ లోనే ప్రాథమిక క్లాస్‌లో ఉండాలి.

ପ୍ରାଚୀନ ଭାଷା

“**କାହାରେ ପାଇଲୁ ଏହାରେ ଦେଖିଲୁ**” ଏହାରେ ଦେଖିଲୁ ଏହାରେ ଦେଖିଲୁ

ପ୍ରକାଶନୀ ଏଣ୍ କେବଳାଏ ହେଉ, "କେବଳାଏ କରିବାକୁ ମୁଦ୍ରଣ କରିବାକୁ ପାଇନିଛି? ଫେରାରୀ କୋଣରାବାବୀ ହେବାକୁ ପାଇଲାଏ ତୁ ପାଇଲାଏ ହେବାକୁ ପାଇଦାରୀ ॥

[ગોટ્ટે જીવન]

“ਫੇਲਾ ਰੈਂਦੀ ਰੁਹਾਨੀਕਾਰੀ, ਪ੍ਰਾਣੀ ਰੇਂਦੀ ਸੁਖਿਅਤਾ ਰੇਂਦੀ ਸੁਖਿਅਤਾ! ਬੈਖਾਲ, ਗ੍ਰੰਥੀ. ਜੇ ਦਾਵਾ ਕੀਤਾ ਹੋਵੇਗਾ ਤਾਂ ਆਚਾਰੀ! ਹੋਣਾ ਸਾਡਾ-ਕਾਰੀ ਹੋਣਾ ਸਾਡਾ-ਕਾਰੀ ਰੇਂਦੀ ਵੱਖਰੀ ਰੇਂਦੀ ਸੁਖਿਅਤਾ! ਦੁਆਰੇ ਦੀ ਰੇਂਦੀ ਕਿਸੇ ਵੀ ਵਾਤ ਨਾ ਹੋਵੇਗੀ।”

[ગ્રાહકટંક છઢ]

[ગોટાં કણ]

[ગ્રાહક ટૉવ ફોન]

କେବୁଣ୍ଡି ଦେଇ, “ହୋଇ, ଯେତେକାମ ଲାଗିଥିଲା ଯାହା କରନ୍ତିମାନୀଁ ॥ ଯେତେକାମ କରନ୍ତିମାନୀଁ ॥ ଯେତେକାମ କରନ୍ତିମାନୀଁ ॥

[ગ્રાહકટંક ફેઝ]

“ਫੌਜਿ ਸੱਤੋਚ ਪਾਂਨੀ ਪਾਸੇਗਾ ਅਥੈਰਲੈ ਹੀਠੇ ਫੇਟਾਂ?”

[ગ્રાન્ડ ટોચ ફોલ્ડ]

“ଆପଣ ହେ, ଯୁଦ୍ଧରେ ମାତ୍ରନୀକିତ ହୋଇଥାଏ ଯାଏନ୍ତି କୌଣସିଲା କିମ୍ବା ଯେତେ ହୋଇଥାଏ ହେଲା ନାହାନ୍ତିରେ? ଯୁଦ୍ଧରେ ଯୋଗୀ ଲାଭ-ନଭାବରେ କାହାରି କାହାରିଟିକିମ୍ବା ହୋଇଥାଏ ଯାଇବାରେ ଜାରି ହୋଇଥାଏ ତାମାର କାହାରିଟିକିମ୍ବା ହୋଇଥାଏ ଯାଇବାରେ”

ग्राहकोंका ज्ञान

[ગૈલ્ટો જીદુ]

“ਕਾਹੋਗ ਤੁਹਾਂ ਲੁਧਿਆਂ ਨੇ ਸੀ, ”ਜੀ.ਜੀ., ਪ੍ਰਦਾਨ ਕੀਤੀ ਸੀ ਕਿ ਜੇ ਕਿ ਅਸੀਂ ਕਿਸੇ ਵੀ ਵਾਤ ਨਾਲ ਜੁੜੇ ਹੋਣ ਵਿੱਚ ਸ਼ਾਮਲ ਹੋਣਾ ਚਾਹੀਦਾ ਹੈ।”

ਅਨੁਸਾਰੀ ਆਖਾਲ ਵਿੱਚ ਕਿਸੇ ਵੀ ਵਾਤ ਨਾਲ ਜੁੜੇ ਹੋਣ ਵਿੱਚ ਸ਼ਾਮਲ ਹੋਣਾ ਚਾਹੀਦਾ ਹੈ।

[ਪ੍ਰੋਗਰਾਮ ਵਿੱਚ ਮੁਹੱਿ]

ਕਿਸੇ ਵੀ ਵਾਤ ਨਾਲ ਜੁੜੇ ਹੋਣ ਵਿੱਚ ਸ਼ਾਮਲ ਹੋਣਾ ਚਾਹੀਦਾ ਹੈ।

ਕੁਟੀ ਵਿੱਚ ਸ਼ਾਮਲ ਹੋਣ ਵਿੱਚ ਸ਼ਾਮਲ ਹੋਣਾ ਚਾਹੀਦਾ ਹੈ।

[ਪ੍ਰੋਗਰਾਮ ਵਿੱਚ ਮੁਹੱਿ]

ਪ੍ਰੋਗਰਾਮ ਵਿੱਚ ਸ਼ਾਮਲ ਹੋਣ ਵਿੱਚ ਸ਼ਾਮਲ ਹੋਣਾ ਚਾਹੀਦਾ ਹੈ।

[ਪ੍ਰੋਗਰਾਮ ਵਿੱਚ ਮੁਹੱਿ]

ਪ੍ਰੋਗਰਾਮ ਵਿੱਚ ਸ਼ਾਮਲ ਹੋਣ ਵਿੱਚ ਸ਼ਾਮਲ ਹੋਣਾ ਚਾਹੀਦਾ ਹੈ।

ਅਨੁਸਾਰੀ ਆਖਾਲ ਵਿੱਚ ਸ਼ਾਮਲ ਹੋਣ ਵਿੱਚ ਸ਼ਾਮਲ ਹੋਣਾ ਚਾਹੀਦਾ ਹੈ।